



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2004/66 - 2017 පෙබරවාරි මස 03 වැනි සිකුරාදා - 2017.02.03

(රජයේ බලයට ප්‍රකිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ජෙතුය - සාමාන්‍ය

රජයේ නිවේදන

2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත
නියෝග

2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේන් 2 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එකි පනතේන් 41 වැනි
වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග.

යෙන්ත කරුණාකිලක,
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය.

2017 පෙබරවාරි 01 වැනි දින,
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය,
අංක 163,
කිරුළපිට මාවත,
පොල්දේන්ගොඩ,
කොළඹ 05.

නියෝග අංක 01

මෙම නියෝග 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේන් 2017 නියෝග ප්‍රථම කාණ්ඩය ලෙස
හඳුන්වනු ලැබේ.

නියෝග අංක 02

මෙම නියෝග ශ්‍රී ලංකා ජනරජයේ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද දිනයෙහි සිට වලංගු වන්නේ ය.

නියෝග අංක 03

තොරතුරුවලට ප්‍රවේශ වීමේ පටිපාටිය

- 3.1 සෑම පොදු අධිකාරියක්ම සිය අධිකාරියෙහි පරිපාලනය යටතේ පවත්නා සෑම කාර්යාලයකම පහත දැක්වෙන ආකෘතිය පරිදි
නිවේදනයක් ප්‍රකටව පෙනෙන සේවානයක සිංහල හා දෙමළ හාජා මාධ්‍යයන් ප්‍රදේශනය කළ යුතු වේ.



නිවේදනයයි

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම එලිබඳ පතන

ඉහත පතන යටතේ මෙම ආයතනයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා පහත සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරණ අයදුම් පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීම අතිවාර්ය නොවේ.

තොරතුරු නිලධාරියා,

..... මයා/මිය (නම)
..... (තනතුරු)
..... (ලිපිනය)

සම්බන්ධ කරගත හැකිදුරකථන අංක -
විදුත් තැපෑල -

01. තොරතුරු ලබා ගැනීමට ලිඛිත RTI 01 අයදුම්පත්‍රය හෝ ලිපියක් හෝ වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කර එය ලැබූණු බවට ලිපියක් ලබාගන්න.
02. ඔබේ ඉල්ලීමට අදාළ තොරතුරු සැපයීය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනීන්, කෙසේ වුව ද දින 14ක් තුළ දන්වනු ලැබේ.
03. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභාව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය ඔබට දන්වා එවතු ඇතේ. තොරතුරු ලබා ගැනීමට ගෙවීමක් කළ යුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14ක් තුළ තොරතුරු ලබාදෙනු ඇතේ.
04. ගාස්තු ගෙවීමෙන් පසු දින 14ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වෙනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21කට තොවැඩි අතිරේක කාලයක් තුළ මිල ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇතේ.
05. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දක්වීම ඉල්ලීම ලැබේ පසු 48ක් තුළ සිදු කරනු ඇතේ.
06. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාළව,
 - (i) තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් හාරගැනීම ප්‍රතික්ෂේප කිරීම -
 - (ii) පතනතේ 5 වැනි වගන්තිය යටතේ පුදනය කිරීමෙන් මුක්ක කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරු කිරීම වෙත ප්‍රමේණ වීම සඳහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරීම,
 - (iii) පතනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාලයීමාවන්ට අනුකූල නොවීම,
 - (iv) සම්පූර්ණ තොවු, තොමොග යටන හෝ සාම්පූර්ණ තොරතුරු පුදනය කිරීම,
 - (v) වැඩිපුර ගාස්තු අයකිරීම,
 - (vi) ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීම,
 - (vii) එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රමේණවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘතිකර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම.

මත අත්ස්ථිතියට පත්වන්නේ නම් පතන සඳහන් නම් කළ නිලධාරියා වෙත දින 14ක් තුළ අයිතාවනයක් ඉදිරිපත් කරන්න.

නම් කළ නිලධාරියා,
..... මයා/මිය (නම)
..... (තනතුරු)
..... (ලිපිනය)

සම්බන්ධ කරගත හැකිදුරකථන අංක -
විදුත් තැපෑල -

07. මෙම නිවේදනයේ 6 වන වගන්තිය පරිදි අනියාවනයක් ඉදිරිපත් කිරීමේදී පහත දැක්වෙන RTI 10 දරන අයදුම්පත පුරවා ඉදිරිපත් කරන්න. RTI 10 දරන අයදුම්පත පිරවීම අනිවාර්ය නොවේ. තොරතුරු ඉල්ලා සිටින්නාට RTI 10 අයදුම්පතෙහි සඳහන් අනියාවනය විභාග කිරීමට අවශ්‍ය මූලික තොරතුරු සඳහන් කරමින් ලිපියක් මගින් අනියාවනය ඉදිරිපත් කළ හැකි ය.

නියෝග අංක 04

- (i) සැම පොදු අධිකාරියකම තොරතුරු නිලධාරියෙකු විසින්, තොරතුරුවලට ප්‍රවේශ වීමට ඉල්ලා සිටිනු ලබන්නන්ගෙන් පහත සඳහන් වන RTI 01 දරන ආකෘති පත්‍රයට අනුව අයදුම්පතක් පුරවා, ලබාගැනීම හෝ ඉල්ලා සිටින තොරතුරු හදුනාගත හැකි විස්තර සහිත ලිපියක් හෝ විදුත් පණිවිඩෙක් ලබාගත යුතු ය. ඉල්ලීමක් කිරීම උදෙසා අවශ්‍ය සියලු සහය තොරතුරු නිලධාරියා විසින් ගාස්තු රහිතව ඉල්ලුම්කරුට ලබා දිය යුතු ය. තොරතුරු ලබා ගැනීමට ක්‍රමාන්ත අකාරෝකින් වුවද ඉල්ලීමක් කරනු ලබන පුරවැසියෙකු හට RTI 01 දරන ආකෘති පත්‍රය පිරවීම සඳහා සාධාරණ සහයක් තොරතුරු නිලධාරියා ලබාදිය යුතු ය.
- (ii) RTI 01 ආකෘති පත්‍රයට අනුව විෂිෂ්ටයෙන් ලබා ගැනීමේ පහසුකම් ද සැලැසිය යුතු ය.
- (iii) තොරතුරු ඉල්ලා සිටින්නේකු විසින් එය වාචිකව කිරීමේදී RTI 01 දරන අයදුම්පත්‍රය තොරතුරු නිලධාරියා විසින් සම්පූර්ණ කොට කියවා පැහැදිලි කර දී අයදුම්කරුගේ අත්සන හෝ ඇගේලි සළකුණ ලබාගත යුතු ය. එය පුරවා අත්සන් කිරීමෙන් පසු එම ඉල්ලීමේ පිටපතක් ඉල්ලුම්කරුට දිය යුතු ය.
- (iv) විදුත් මාර්ගයෙන් කරනු ලබන ඉල්ලීමක දී එකී විදුත් සන්නිවේදනයෙහි මුදුක පිටපතක් ලබාගෙන අයදුම්පත්‍රයට අමුණා, තොරතුරු නිලධාරියා විසින් එය පුරවා අවශ්‍ය කටයුතු කළ යුතු ය.
- (v) අයදුම් පත්‍රයක අඩුපාඩු හෝ අවිධිමත් බව මත තොරතුරු ඉල්ලීමක් ප්‍රතික්ෂේප තොකළ යුතු අතර එහි, අඩුපාඩු අයදුම්කරු විමසා තොරතුරු නිලධාරියා විසින් සම්පූර්ණ කළ යුතු ය.
- (vi) ඉල්ලා සිටින තොරතුරු වෙනත් ආයතනයක් සතුව ඇති බව තොරතුරු නිලධාරියා දන්නේ නම් අයදුම්පත එකී තොරතුරු තබාගෙන ඇති පොදු අධිකාරියේ තොරතුරු නිලධාරියා වෙත යටා ඒ බව අයදුම්කරුට ලිඛිතව දින 07ක් තුළ දන්වා යැවිය යුතු ය.
- (vii) තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචරු දැක්වීම උදෙසා අශ්‍රිතින් තොරතුරු එක්ස්ස් කිරීමට පොදු අධිකාරියක් කටයුතු කිරීම අවශ්‍ය නැතු. එහෙත් ඉල්ලීම ප්‍රතික්ෂේප තොකර, පොදු අධිකාරිය සතුව පවත්නා වාර්තා සහ සාමාන්‍යයෙන් අධිකාරිය සතු මූලාශ්‍රයන් හෝ අධිකරිය සතු වෙනත් වාර්තාවලින් සපයා ගත හැකි තොරතුරු පදනම් කොටගෙන ඉල්ලීම ඉටු කිරීමට සාධාරණ උත්සාහයක් දැරිය යුතු ය.
- (viii) ඉල්ලා සිටිනු ලබන තොරතුරු එකකට වැඩි හාඡා ගණනාකින් පවත්නේ නම් ඉල්ලුම්කරු ඉල්ලා සිටින හාඡාවෙන් එය සැපයිය යුතුය.
- (ix) ඉල්ලා සිටිනු ලබන තොරතුරු, ඉල්ලුම්කරු සැහීමට පත් වන පරිදි වහාම සැපයිය හැකි නම් එය සපයා ඒ බව RTI 03 දරන ලේඛනයෙහි සටහන් කළ යුතුය.

නියෝග අංක 05

තොරතුරු ඉල්ලා ඉදිරිපත් වන සැම ඉල්ලීමක්ම ලැබුණු වහාම එය ලැබුණු බව දැන්වීමේ ලිඛිත නිවේදනයක් අයදුම්කරු වෙත පනතේ 24(3) යටතේ තොරතුරු නිලධාරින් විසින් ඉල්ලුම්කරු විසින් පුරවා දී ඇති RTI 02 ආකෘතිය මගින් හෝ වෙනත් අයුරකින් යැවිය යුතුයි.

නියෝග අංක 06

තොරතුරු ඉල්ලා එවනු ලබන සැම අයදුම්පත්‍රයක්ම ලැබුණු වහාම අයදුම්පත් ලේඛනයක ලියාපදිංචි කර අංකයක් ලබා දිය යුතුය. තොරතුරු අයදුම්පත් ලේඛනය RTI 03 ආකෘතියට සාරානුකුලව සැම තොරතුරු නිලධාරියෙකු විසින්ම පවත්වා ගෙන යා යුතුය.

නියෝග අංක 07

තොරතුරු ඉල්ලීමක් සපුරාලීමට තීරණය කළ වහාම කෙසේ වෙතත් වැඩි කරන දින 14ක් තුළ ඒ බව අයදුම්කරුට RTI 04 ආකෘතිය ප්‍රකාරව තොරතුරු නිලධාරියා විසින් ලිඛිතව දන්වා යැවිය යුතුයි. තොරතුරු ලබාගැනීම උදෙසා අයදුම්කරු RTI 04 පරිදි ගාස්තු ගෙවන ලද වහාම ඒ සඳහා නිල රිසිට්පතක් අයදුම්කරු වෙත නිකුත් කළ යුතුයි.

නියෝග අංක 08

අයදුම්කරුවෙකු විසින් ඉල්ලා සිටිනු ලබන තොරතුරු දූනටමන් මහජනයාට ලබාගැනීමට ප්‍රසිද්ධ කර තිබෙනම්, එසේ ප්‍රසිද්ධ කර ඇත්තේ කුමන ලියවිල්කක්ද හා එය ලබා ගත හැක්කේ කටර ආකාරයෙන්ද දන්වා යවන ලිඛිත පිළිතුරක් අයදුම්කරු වෙත හැකි පමණ ඉක්මනින් කෙසේ වෙතත් දින 14ක් ඇතුළත RTI 05 දරන ආකෘතිය මගින් දන්වා යැවිය යුතුයි.

නියෝග අංක 09

තොරතුරු ඉල්ලීමක් පනතේ 25(1) වගන්තිය යටතේ ප්‍රතික්ෂේප කරන ලද වහාම එම තීරණය හේතු සහිතව තොරතුරු නිලධාරියා විසින් RTI 05 ආකෘතිය මගින් ඉල්ප්‍රමිකරුට දන්වා යැවිය යුතුය. එසේ දන්වා යැවීමේදී පනතේ, 05 වන වගන්තියෙහි සඳහන් කුමන හේතු මත ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද්දේද යන්න ඉල්ප්‍රමිකරුට දන්වා යැවිය යුතුය.

නියෝග අංක 10

යම තොරතුරු නිලධාරියෙකු විසින් RTI 04 ආකෘතියේ නිවේදනය යැවීමෙන් පසුව තොරතුරු වෙත ප්‍රවේශ වීම සඳහා පනතේ 25(2) වගන්තියේ සඳහන් දින 14 ක කාල සීමාව පනතේ 25 (5) උප වගන්තිය ප්‍රකාරව දිරීස තීරීමට තීරණය කරනු ලබන්නේ නම් එසේ දිරීස කරන කාලයිමාව හා එයට හේතු පහත සඳහන් RTI 06 ආකෘතිය මගින් දින 14ක් තුළ ඉල්ප්‍රමිකරුට දන්වා යැවිය යුතුය. මෙසේ දිරීස කරන කාලය අමතර දින 21 කට වැඩිනොවිය යුතුය.

නියෝග අංක 11

යම පුරවැසියකු විසින් තොරතුරු නිලධාරියෙකුගෙන් ඉල්ලා සිටිනු ලබන තොරතුරු පනතේ 29(1) වගන්තිය යටතට ගැනෙන්නා වූ තුන්වන පාර්ශවයක් විසින් සපයන ලද රහස්‍යගත තොරතුරුක් වන අවස්ථාවකිදී එය හෙලිදරව් කිරීම සම්බන්ධව පක්ෂව හේතු විරුද්ධව අදහස් විමසා වහාම නිවේදනයක් කළයුතු අතර එකී නිවේදනය පහත සඳහන් RTI 07 ආකෘතිය ප්‍රකාරව එකී තොරතුරු සපයන ලද තැනැත්තා වෙත තොරතුරු නිලධාරියා විසින් යැවිය යුතුය.

නියෝග අංක 12

තොරතුරු නිලධාරියෙකු විසින් තොරතුරුවල ඇතුළත් වන යම් කොටසක් කපා හරින විට එය තොරතුරු සැපයීමට අදාළව විධිමන් කුමවේදයකට අනුකූලව (ඡායා පිටපත් ගැනීම, ස්කෑන් කිරීම, විදුත් මගින් කොටසක් ඉවත් කිරීම වැනි අවස්ථාවලදී) ඉවු කළ යුතු අතර ඉල්ලීම කරන ලද පුරවැසියාට පනත යටතේ හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කළ හේතුව හා ඉවත් කරන ලද්දේ කුමන කොටස යන්න පහැදිලි කළ යුතුය.

නියෝග අංක 13

සැම නම් කළ නිලධාරියෙකු විසින්ම තමන් වෙත පනතේ 31(1) වගන්තිය හේතු පනතෙහි 25(7) වගන්තිය යටතේ ලැබෙන අහියාවනා භාරගත් හේ ලැබුණු පසු දින 03ක් ඇතුළත අහියාවනා ඉදිරිපත් කළ තැනැත්තාට පනතේ 31 (2) හේ සඳහන් පරිදි භාරගැනීමේ කුවිනාන්සියක් නිකුත් කළ යුතුය. එකී කුවිනාන්සිය මෙහි පහත දැක්වෙන RTI 08 ආකෘතියට සාරානුකූල වීය යුතුය.

නියෝග අංක 14

සැම නම් කළ නිලධාරියෙකු විසින් පනතෙහි 31(1) උප වගන්තිය යටතේ හේතු පනතෙහි 25 (7) වගන්තිය යටතේ තමන් වෙත ඉදිරිපත් වන සැම අහියාවනයක් සම්බන්ධයෙන් පහත සඳහන් පරිදි RTI 09 දරන අහියාවනා ලේඛනයක් පවත්වා ගෙන යායුතු අතර අහියාවනයට අදාළ ක්‍රියාකාරකම එහි සටහන් කළ යුතුය.

නියෝග අංක 15

තොරතුරු නිලධාරියා විසින් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතු වෙනත් හේතු මත පනතේ 31(1) හේතු 25(7) වගන්තිය පරිදි නම්කළ නිලධාරියා වෙත අහියාවනයක් කරන සැම පුරවැසියෙකුම පහත දැක්වෙන RTI 10 ආකෘතියට සාරානුකූල අහියාවන අයදුම්පත්‍රයක් දින 14ක් තුළ ඉදිරිපත් කළ යුතුයි. දින 14ක් ඉකුත්ව ලැබෙන අහියාවනා එ සඳහා සාධාරණ හේතු දැක්වා ඇති විට නිලධාරියාට භාරගත හැක.

නියෝග අංක 16

පනතේ 25(1) වගන්තිය යටතේ තොරතුරු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර RTI 05 දරණ දැන්වීම අයදුම්කරු වෙත යවත් ලබන සැම තොරතුරු නිලධාරියෙක්ම එකී ප්‍රතික්ෂේප කිරීම හා රට අදාළ වන ඉදිරි ක්‍රියාමාර්ග ගැන සටහන් තැබෙන පරිදි පහත දැක්වෙන RTI 11 දරණ ආකෘතියට අනුව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ විස්තර ලේඛනයක් පවත්වාගෙන යා යුතුය.

නියෝග අංක 17

01. තොරතුරු සැපයීම වෙනුවෙන් අයකෙරෙන ගාස්තු ගිණුම් තැබීම,

පොදු අධිකාරියක් විසින්ම,

පනතේ විධිවිධාන පරිදි තොරතුරු සැපයීම වෙනුවෙන් ගෙවන ලද ගාස්තු සඳහා රිසිට්පතක් අයදුම්කරුට නිකුත් කළ යුතුය. අයකරන ලද ගාස්තු පිළිබඳව පහත දැක්වෙන විස්තර අඩංගු ලේඛනයක් පවත්වාගෙන යා යුතුය.

අයදුම්පතන් ලි.ප.අංකය හි දිනය

අයදුම්කරුගේ නම හා ලිපිනය

ගෙවන ලද ගාස්තුව රු.

නිකුත් කළ රිසිට්පත් අංකය, දිනය

02. ඉහත පරිදි අයකරනු ලබන ගාස්තු රජයේ හෝ අර්ථ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් අඩායම් ගිණුම්වල විවිධ ලැබීම් ශිර්පයන්ට බැර කළ යුතුය.

03. පනතේ 15 (උ) උපවගන්තිය යටතේ කොමිෂන් සභාවේ නියමයට අනුව පුරවැසියකුගෙන් අයකරනු ලැබූ ගාස්තු ප්‍රතිපූරණය කිරීමකදී අදාළ පිරිවැය රජයේ හෝ අර්ථරාජ්‍ය ආයතන සම්බන්ධයෙන් වන කළේහි ගිණුම්වල විවිධ ගෙවීම් ශිර්පයන්ට හරකර ගෙවීම් කළ යුතුයි.

නියෝග අංක 18

තොරතුරු නිලධාරීන් හා නමිකළ නිලධාරී විස්තර වාර්තා කිරීම

පනතේ 23 වන වගන්තිය පරිදි රාජ්‍ය අංශයේ සැම පොදු අධිකාරියක් විසින්ම පනත් කරනු ලබන තොරතුරු නිලධාරයන් සහ නමිකළ නිලධාරියා පිළිබඳ පහත දැක්වෙන RTI 12 දරණ ආකෘති පත්‍රය මිගින් ජනමාධ්‍ය විෂයය හාර අමාත්‍යාංශය වෙත වාර්තා කළ යුතුය. එකී නිලධාරීන් වෙනස්වන සැම අවස්ථාවකම ඒ වෙනුවට පනත්කරන ලද නිලධාරීන් පිළිබඳ විස්තර එසේ පනත්කරනු ලබන අවස්ථාවේදී අමාත්‍යාංශයට වාර්තා කළ යුතුය. මේ පිළිබඳව ලියාපදිංචි ලේඛනයක් ජනමාධ්‍ය අමාත්‍යාංශය පවත්වාගෙන යා යුතුය.

නියෝග අංක 19

- පනත යටතේ පොදු අධිකාරියක් විසින් හෙළිදරව් කරනු ලබන සියලුම තොරතුරු ගාස්තු රහිතව කාල නියමයකින් තොරව අවසර ලබා ගැනීමකින් තොරව නැවත හාවිතයට ගැනීමට හිමිකම තිබේ.
- ඉහත i උපවගන්තිය යටතේ නැවත හාවිත හාවිත කිරීම යන්නෙන්, පිටපත් කිරීම ප්‍රකාශයට පත් කිරීම, පරිවර්තනය කිරීම, බෙදා හැරීම, හාවිතයට ගැනීම හෝ වෙනත් ආකෘතියකින් වෙනත් මාධ්‍යකින් වෙනත් ආකෘතියකින් නිෂ්පාදන අනුකූල වන්නා වූ අරමුණ සඳහා හාවිත කිරීම අදහස් වන්නේය.

නියෝග අංක 20

ප්‍රගාමී තොරතුරු ප්‍රකාශයට පනත් කිරීම

01. පනතේ 15 (ඇ) වගන්තියෙහි විධිවිධාන පරිදි සැම පොදු අධිකාරියක් විසින්ම අවම වශයෙන් පහත සඳහන් තොරතුරු විෂුන් හෝ තාක්ෂණික ආකෘතියකින් ප්‍රකාශයට පත් කළ යුතුය.

- I. ආයතනික තොරතුරු - ආයතනයෙහි නෙතික පදනම, අභ්‍යන්තර රෙගලාඩී, කාර්යයන් හා බලතල
- II. සංවිධාන තොරතුරු - විධායක තනතුරු දරන්නන්ගේ නම් තනතුරු මුළුන් සම්බන්ධ කරගත හැකි තොරතුරු, මුළුන්ගේ වැටුප් පරිමාණ හා දීමනා ඇතුළුව සංවිධාන වුළුහය.
- III. මෙහෙයුම් තොරතුරු -ප්‍රතිපත්ති, සැලසුම්, සහ උපාය මාර්ග, ක්‍රියාකාරකම්, කාර්යය පරිපාලී, වාර්තා සහ ඇගයීම් තොරතුරු හා ඒවාට පදනම් කරගත් දත්ත හා තොරතුරු සහිතව
- IV. තීරණ හා ක්‍රියාකාරකම් - තීරණ හා විශේෂයෙන්ම පොදු ජනතාවට බලපාන සේ ගත් ක්‍රියාමාර්ග හා ඒවාට පදනම් කරගත් දත්ත හා ලියවිලි සමග
- V. මහජන සේවා තොරතුරු - පොදු මහජනතාවට ලබා දෙන ලද සේවාවන්, රේට අදාළව නිකුත් කර ඇති උපදෙස්, පොත්, පත්‍රිකා, ආකෘති පත්‍ර, ගාස්තු හා ඒවාට අදාළ කාල පරාසයන්
- VI. අයවැය තොරතුරු -අලේක්සිජ අයවැය

සත්‍ය වියදම් හා ආදායම්, වෙනත් මූල්‍ය තොරතුරු හා විගණන වාර්තා (විධායක ශේෂී හා රේට ඉහළ නිලධාරීන්ගේ වැටුප් පරිමාණයන් හා දීමනා සහිතව)

- VII. විවාත රස්වීම් තොරතුරු - විවාත රස්වීම් තොරතුරු හා ඒවාට සම්බන්ධ විය හැකි ආකාරය
- VIII. තීරණ - තීරණ ගැනීමේ ක්‍රියාවලිය, මහජන සහනාගින්වය ලබා ගනු ලබන ආකාරය, තීරණ ගැනීමේ ක්‍රියාවලියෙහිදී මහජනයා සමග කෙරෙන සන්නිවේදනය හා ඒ සඳහා ඇති යාන්ත්‍රණය
- IX. සහනාධාර තොරතුරු - සහනාධාර හා සම්බන්ධයෙන් දෙනු ලබන සහනාධාර, ප්‍රතිලාභීන්, අරමුණු වැය කරන මුදල් හා ක්‍රියාත්මක කිරීම
- X. ප්‍රසම්පාදන තොරතුරු - ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව කාර්යය පරිපාලිය, නිර්ණායක, ගන්නා ලද තීරණ, වෙන්චර් අයදුම්පත් හාර ගැනීම, ගිවිසුම් පිටපත්, ගෙවුම් වාර්තා, කොන්ත්‍රාන් සම්පූර්ණ කිරීම ඇතුළු විස්තරාත්මක තොරතුරු
- XI. ලැයිස්තු, ලේඛන හා දත්ත තොරතුරු - ලැයිස්තු, පොදු අධිකාරිය තබාගෙන ඇති දත්ත තොරතුරු, මන්ලයින් මගින් හෝ මහෙසුදි මගින් මහජනයාට ප්‍රවේශ විය හැකි ලැයිස්තු, ලේඛන, දත්ත
- XII. පවත්වාගෙනු ලබන තොරතුරු පිළිබඳ තොරතුරු - තබාගෙන ඇති ලියවිලි, දත්ත තොරතුරු හා ඒවායෙහි අඩංගු තොරතුරු ඇතුළත් නාමාවලිය
- XIII. ප්‍රකාශන තොරතුරු - නිකුත් කර ඇති ප්‍රකාශනයන් සම්බන්ධයෙන් තොරතුරු හා ඒවා තොම්ලයේ හෝ මුදල් ගෙවා ලබාගත යුතුනම් ඒවායෙහි මිල
- XIV. තොරතුරු අයිතිවාසිකම පිළිබඳ තොරතුරු - තොරතුරුවලට ප්‍රවේශීම පිළිබඳ තොරතුරු, තොරතුරු ඉල්ලා සිටිය හැකි ආකාරය, ඒ සඳහා ආයතනයෙහි සම්බන්ධ කරගත හැකි පුද්ගලයින් හා මුළුන් සම්බන්ධ කරගත හැකි ආකාරය
- XV. හෙලිදරවි කරන තොරතුරු - අන්තර්ජාල වැදගත්වන ඉල්ලීමක් මත හෙලිදරවි කරන ලබන තොරතුරු
- XVI. මහජනයාට බලපානු ලබන තීරණ හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී අදාළ වන්නා වූ සියලුම තොරතුරු හා කරුණු ඉහත සඳහන් තොරතුරු ප්‍රකාශ කිරීමේදී අන්තර්ගත කළ යුතුය

02. ඉහත 01වන වගන්තිය යටතේ ලැයිස්තු ගත කර ඇති කරුණු වලට අමතරව, පනතේ 8 වන වගන්ති අනුව ප්‍රකාශන වාර්තාවල ඇතුළත් වන මහජනයාට ප්‍රයෝගනවත් විය හැකි තොරතුරු ඕවුන්ට ලබාගත හැකිවන සේ අන්තර්ගත කළ යුතුය.
03. සෑම පොදු අධිකාරියක්ම ඉහත සඳහන් සෑම තොරතුරුක්ම වරින්වර යාවත්කාලීන කළ යුතුය.
04. පනතේ 7, 8, 9 හා 10 වගන්තිවල විධිවිධාන යටතේ ප්‍රගාමි තොරතුරු හෙලිදරවි කිරීමට අදාළව යම් පොදු අධිකාරියක් විසින් ප්‍රකාශයට පත් කර ඇති තොරතුරු සාවදා හේ ව්‍යාජ හේ යාවත්කාලීන නොවන බව හේ යම් පුරුෂීයෙකුට ඒත්තු යන්නේ නම් අදාළ පොදු අධිකාරියෙහි ප්‍රධාන විධායක නිලධාරියා එකී තොරතුරු නිවැරදි කිරීමට පියවර නොගන්නේ නම් මාස 3 ක් ඇතුළත තොරතුරු කොමිෂන් සභාවට නිශ්චිත හේතු දක්වමින් අයදුම්පතක් ඉදිරිපත් කළ හැකිය.
05. ඉහත කරුණ ගැන පරීක්ෂණයක් කර දක්වා ඇති හේතු සාධාරණ වන්නේ නම්, එකී තොරතුරු නිවැරදි කර මාසයක් ඇතුළත වාර්තා කරන ලෙස කොමිෂන් සභාව විසින් පොදු අධිකාරියට විධාන කළ හැකිකේය.
06. ඉහත විධිවිධාන පරිදි කරන ලද පරීක්ෂණ හා ගන්නා ලද ප්‍රශ්නවල් පියවර ගැන විස්තර පනතේ 37 වන වගන්තිය යටතේ පැරලිමේන්තුවේ සභාගත කිරීමට හා ජනාධිපතිවරයා වෙත යැවුමට නියමිත වාර්තාවේ අන්තර්ගත කළ හැකිය.

නියෝග අංක 21

- පොදු අධිකාරියක් විසින් පත් කරනු ලබන තොරතුරු නිලධාරීන් පොදු අධිකාරියකි ප්‍රධාන විධායක නිලධාරීයාගේ මතය අනුව වගකිවයුතු තනතුරක් දරන නිලධාරියෙකු විය යුතුය.
- තොරතුරු නිලධාරීයා පත් කිරීම විධීමත් ලිඛිත ආකෘතියකින් කළ යුතු අතර මූළු දරන තනතුරට අමතරව පනතෙහි පහත සඳහන් රාජකාරී ඇතුළත් වන සේ එහෙත් එයට පමණක් සිමා නොකර එකී පත්වීම් ලිපිය නිකුත් කළ යුතුය.
 - පනතෙහි සහ රෙගුලාසිවල විධිවිධානවලට අනුකූලව ආයතනයෙහි අභ්‍යන්තර කාර්ය පරිපාලි සංවිධානය කරගනිමින් තොරතුරු ඉල්ලීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාම.
 - පනතේ 8 සිට 10 දක්වා වගන්ති වල විධිවිධාන ප්‍රකාර තොරතුරු හෙළිදරව් කිරීමේ පොදු අධිකාරීන් විසින් කරනු ලබන බවට සහතිකවීම.
 - පනතේ 10 වන වගන්තිය ප්‍රකාරව පොදු අධිකාරිය විසින් එහි වාර්තා මැනවීන් පවත්වාගෙන යන බවට සහතිකවීම.
 - පනතේ 10 වන වගන්තිය ප්‍රකාරව ප්‍රකාශයට පත්කළ යුතු අදාළ වාර්තා ප්‍රකාශයට පත් කරනු ලබන බවට සහතික වීම.
 - පනත යටතේ වන පොදු අධිකාරී සතු වගකීම් නිසිලෙස ඉටු කිරීමට හා මෙම නියෝග යටතේ නියම කර ඇති ප්‍රගාමී තොරතුරු හෙළිදරව් කිරීමට අදාළ ක්‍රියාකාරී සැලසුම් සම්පාදනය කිරීම.
- තොරතුරු නිලධාරියෙකු සිය රාජකාරී සඳහා නොපැමිණෙන අවස්ථාවල එකී රාජකාරී සඳහා යෝගා විකල්ප විධිවිධාන යෙදීම පොදු අධිකාරියක ප්‍රධාන විධායක නිලධාරීයා විසින් කළයුතු වන්නේය.
- තොරතුරු නිලධාරියෙකු ලෙස පත්වීම ලබන සැම නිලධාරියෙකුම සිය සාමාන්‍ය රාජකාරීවලට වඩා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් රාජකාරීවලට ප්‍රමුඛත්වය දිය යුතුය.
- තොරතුරු නිලධාරියෙකුට පැවරී ඇති කාර්යභාරය ඉටුකිරීම සඳහා ප්‍රමාණවත් කාලය හා වෙනත් සහායන් සම්පාදනය කිරීම පොදු අධිකාරියකි වගකීම වන්නේය.
- පනත පුරුණ වගයෙන් ක්‍රියාත්මකවීමෙන් එක වසරක් ඇතුළත සිය තොරතුරු නිලධාරීන් පනත ක්‍රියාත්මක කිරීම ප්‍රහුණුවක් ලබා ඇති බවට සැම පොදු අධිකාරියක්ම සහතිකවිය යුතුය.

නියෝග අංක 22

මෙම නියෝගවල සඳහන් ආකෘති පත්‍ර අවස්ථාවල යෝගා සංශෝධන සහිතව හාවතා කළ හැක්කේය.

අර්ථ නිරුපණ

- මෙම නියෝගයන් හි "පනත " යන්නෙන් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතද
- "කොමිසල්" යන්නෙන් 2016 අංක 12 දරන පනතේ 11 වන වගන්තිය යටතේ පිහිටුවන ලද "තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසල් සහාව " ද
- "තොරතුරු නිලධාරීයා" යන්නෙන් පනතේ 23 වගන්තිය යටතේ පත්කරන ලද නිලධාරීයාද
- "නම් කළ නිලධාරීයා" යන්නෙන් පනතේ 23 වන වගන්තිය යටතේ පත්කරන ලද නිලධාරීයා ද
- "අමාත්‍යවරයා" යන්නෙන් ජනමාධ්‍ය විෂය පවරා ඇත්තා වූ අමාත්‍යාංශයේ අමාත්‍යවරයාද
- "පොදු අධිකාරිය" යන්නෙන් පනතේ එයට දී ඇති අර්ථ නිරුපණ ද

අදහස් වන්නේය.

RTI 01

තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය

මෙම අයදුම්පත්‍රය පිරවීම අත්‍යවශ්‍ය නොවේ. මෙය පැහැදිලිව තොරතුරු ඉල්ලීමට ඔබගේ පහසුව සඳහා පිළියෙළ කර ඇත. අත්‍යවශ්‍ය තොරතුරු පැහැදිලිව සඳහන් කරමින් ලිපියක් විද්‍යුත් තැපැල් ප්‍රින්ට්‍යක් හෝ වාචික ඉල්ලීමක් ඔබට කළ හැක.

තොරතුරු නිලධාරී,

-
01. අයදුම්කරුගේ නම
 02. ලිපිනය
 03. දුරකථන අංකය (තිබෙනම්)
 04. විද්‍යුත් ලිපිනය (තිබෙනම්)
 05. ඉල්ලා සිටින තොරතුරු පිළිබඳ විස්තර,
 (ඉඩ මදිනම් වෙනම ලියා අමුණන්න)
 I. අදාළ ආයතනය
 II. ඉල්ලා සිටින තොරතුරු
 III. තොරතුරුවලට අදාළ කාල පරිච්ඡේදය.
 06. තොරතුරු ලබා ගැනීමට අපේක්ෂා කරන ආකාරය
 (අනවශ්‍ය කොටස් කපා හරින්න)
 (a) අදාළ වැඩ, ලේඛන, වාර්තා අධික්ෂණය කිරීම සඳහා,
 (b) අදාළ ලේඛන හෝ වාර්තාවලින් සටහන්, උද්ධාත හෝ සහතික
 පිටපත් ලබාගැනීම,
 (c) අදාළ ද්‍රව්‍යන්ගේ සහතික කළ නිදර්ශන ලබා ගැනීම,
 (d) එම තොරතුරු පරිගණකයක හෝ වෙනත් උපාංගයක ගබඩා
 කර ඇති අවස්ථාවකදී, විස්තරී, ප්‍රේලාජි, පරි, දායු කුසට්ට්පට
 හෝ වෙනත් යම් විද්‍යුත්කුම්‍යකින් හෝ මූලික පිටපත්වශයෙන්
 තොරතුරු ලබා ගැනීම
 07. ඉල්ලුම්කරු වඩාත් කැමති භාෂා මාධ්‍යය
 08. ඉල්ලා සිටිනු ලබන තොරතුරු එවිතය සහ
 ප්‍රාග්ලිකත්වය ආරක්ෂා කර ගැනීමට අදාළ බවට
 විශ්වාස කරන්නේ නම් එය තහවුරු කරන කරුණු
 09. වෙනත් විස්තර
 10. පහත දැක්වෙන ලියවිලි පිටපත් අමුණා ඇත. (තිබෙන නම් පමණි)
 I.
 II.
 III.
 11. ඔබ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මත් / නැත
 දිනය -

අත්සන

RTI 02

କୋରକୁର୍ମ ଓଲ୍‌ଲୈମ ଲେବ୍‌ରୁଣ୍ଟ ଏବଂ ଦୈନିକୀମ

ලි.ප්.අංකය.....

..... മദ്യാ/മിദ

මෙම අයදුම්පත්‍රය ගැන ගනු ලබන ඉදිරි පියවර දින 14 ක් තුළ ඔබට දැන්වා එවනු ලැබේ.

මෙම පිළිබඳ වැඩි විස්තර ලබාගැනීම උදෙසා පහත අන්තර්හේතු තබා ඇති අය කර්යාල වෛවාවන් තුළදී ඔවුන් ඇමතිය හැකිය. විමසීම කරන සැම අවස්ථාවකදීම ඉහත දියාපදිංචි අන්තර්හේතු කිරීමට කටයුතු කරන්නේ නම් මැනවී.

දිනය:-

କାର୍ଯ୍ୟାଲୟେ:-

දිරකථන අංකය:-

තනතුර:-

තොරතුරු නිලධාරී (අත්සන)

நம :-

තනතුර :-

RTI 03

ତୋରକୁର୍ରେ ହୃଦୀମି ଲିଯାପଦିଂଶି ଲେବନାଯ

RTI 04

තොරතුරු ඉල්ලීම හාරගන් බව දැන්වීම

ලි.ප. අංකය-
 දිනය-

01.දින ඉදිරිපත් කරන ලද ලි.ප.අංක.....දරන ඉල්ලීම පරිදි එකී තොරතුරු * / 02 වන ජේදයේ සඳහන් තොරතුරු හැර ඉතිරි කොටස්, සැපයීමට තීරණය කරන කරන ලද බව පනතේ 25(1) වගන්තිය අනුව මෙයින් දන්වම්.
02. ඔබගේ ඉල්ලීමෙහි ඇතුළත් පහත සඳහන් තොරතුරු පනතේ 05 වන වගන්තියට අනුව ලබාදිය නොහැකිව දන්වම්.

03. මෙම ඉල්ලීම සපුරාලීම සඳහා රු.....ක ගාස්තුවක් මෙම කාර්යාලය වෙත මූදලීන් හෝ බැංකු අණකර මගින් ගෙවා මා වෙත දන්වන මෙන් ඉල්ලා සිටිම්.
04. අදාළ ගාස්තු ගෙවා දින 14 ක් තුළ අදාළ තොරතුරු සැපයීමට සලස්වනු ලැබේ.අමතර කාලයක් ඒ සඳහා ගත වන්නේ නම් ඊට ගෙවා නා එසේ ගතවන කාලය දින 14 ක් තුළ ඔබට දන්වනු ලැබේ.
05. 04 වන ජේදයේ සඳහන් කාලය තුළ අවශ්‍ය කරන තොරතුරු ඔබට නොලැබුණහෙත් එකී කාලය ඉක්ම ගොස් සති 02 ක් තුළ ඔබට මේ සම්බන්ධව පහත නම හා ලිපිනය සඳහන් නමිකළ නිලධාරියාට RTI 10 ආකෘතිය මගින් හෝ ලිපියක් මගින් අභියාචනා කළ හැකි බවද දන්වම්.

නමිකළ නිලධාරියාගේ (අභියාචනා බලධාරියා) නම හා ලිපිනය -

- * නම
- * තනතුර
- * ලිපිනය

මෙයට,
 විශ්වාසී,

.....
 තොරතුරු නිලධාරී(අත්සන)
 නම හා තනතුර.

දිනය -

RTI 05

ලි.ප.අංකය -
දිනය -

තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම

මම විසින් දින ඉදිරිපත් කරන ලද ලියාපදිංචි අංක දරන තොරතුරු ඉල්ලීම පනතේ 5 වන උපවගන්තියේ විධිවාන අනුව පහත සඳහන් කර ඇති හේතු මත / ඉල්ලා ඇති තොරතුරු දැනටමත් පහත පරිදි ප්‍රසිද්ධියට පත් කර ඇති හේතුව මත / ඉල්ලා ඇති තොරතුරු අප අධිකාරීයෙහි පාලනය හෝ භාරයෙහි තොමැති වීමේ හේතුව මත ප්‍රතික්ෂේප කරන ලද බව දන්වමි.

I.
II.

මෙම සම්බන්ධයෙන් පනතේ 31 වගන්තිය යටතේ ඔබට පහත සඳහන් නම් කළ නිලධාරියාට දින 14 ක් තුළ RTI 10 ආකෘතිපත්‍රය හෝ ලිපියක් මගින් අනියාවනා කළ හැකි බවද දන්වමි.

නම් කළ නිලධාරියාගේ නම හා ලිපිනය

- * නම
- * තනතුර
- * ලිපිනය

මෙයට,
විශ්වාසී,

.....
තොරතුරු නිලධාරී (අත්සන)
නම හා තනතුර.

දිනය -

RTI 06

ලි.ප.අංකය -

දිනය :-.....

.....මයා/මිය

තොරතුරු ලබ දීමේ කාලය දීර්ඝ කිරීම

01. ඔබ වෙතදින එවන ලද විසින් RTI 04 නිවේදනය හා බැඳේ.
02. ඔබ විසින්දින ඉදිරිපත් කරන ලද ලියාපදිංචි අංකහාදින දරන ඉල්ලීම පරිදී එකී තොරතුරු සැපයීම දින 14 ක් තුළ සපුරාලීමට පහත සඳහන් හේතු මත අපහසු හෙයින් ඒ සඳහා දින 14 ට අමතරව තවත් දින කාලයක් ගතවන බව දන්වා සිටිමි.

කාලය දීර්ඝ කිරීමට හේතු-

03. ඉල්ලා සිටින වැඩිපුර කාලය ගැන ඔබ එකග තොවන්නේ නම් පහත සඳහන් නම් කළ නිලධාරියාට අභියාචනයක් කළ හැක.

නම් කළ නිලධාරියාගේ නම හා ලිපිනය

- * නම
- * තනතුර
- * ලිපිනය

මෙයට,

විශ්වාසී,

.....

තොරතුරු නිලධාරී(අන්සන)
නම හා තනතුර.

RTI 07

ලි. එ.අංකය -
දිනය :-

..... මයා/මීය
.....
.....

2016 අක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත

01. ඔබ විසින් රහස්‍යගත තොරතුරක් ලෙස සලකනු ලැබේමට යටත්ව මා වෙතදින /දිනයන්හි සපයා ඇති පනත දැක්වෙන තොරතුරු හෝ එක් කොටසක් වන පහත සඳහන් තොරතුරු ඉහත කි පනතේ විධිවිධාන යටතේ තමන්ට ලබාදෙන ලෙස පුරවැසියෙකු විසින් කරන ලද ඉල්ලීමක්දින මා වෙත ලැබේ ඇත.

ඉල්ලා සිටිනු ලබන තොරතුරු

.....
.....
.....
.....
.....
.....

02. මෙකි තොරතුරු හෙළිදරව් කිරීමට පක්ෂව හෝ විරැදුෂ්‍ය කරුණු මෙම ලිපිය ලැබේ දින 07ක් තුළ මා වෙත එවන මෙන් ඉහත කි පනතේ 29(1) උපවගන්තිය පරිදි මෙයින් ඉල්ලා සිටිමි. මෙම තොරතුරු වලින් කොටසක් පමණක් හෙළිදරව් කිරීමට ඔබ එකග වන්නේ නම් හෙළිදරව් තොකරන කොටස විස්තරාත්මකව හා හෝතු සහගතව ද්‍රව්‍ය එවත්තා.
03. එකි තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ඔබේ ප්‍රතිචාර දින 07ක් තුළ නොලදහාත් 29(2) අ යටතේ අදාළ තොරතුරු හෙළිදරව් කරනු ලබන බවද මෙයින් ද්‍රව්‍ය සිටිමි.
04. ඔබගේ ප්‍රතිචාරය කුමක් වූවත් තොරතුරු ඉල්ලා සිටින පුද්ගලයා තොරතුරු කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන අභියාචනයක් මත මහජන යහපත උදෙසා එම තොරතුරු හෙළිදරව් කරන ලෙස තොරතුරු කොමිෂන් සභාව විසින් මාවෙත නියෝග කළ හැකි බවද සලකනු මැතිවි.
-

අන්තර්
තොරතුරු තිලයාරී, නම/තනතුර

RTI 08

අභියාචනා අංකය.....
දිනය.....

.....මයා/මිය

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත

තොරතුරු ඉල්ලා සිටීම පිළිබඳ අභියාචනය ලද බව දැන්වීම

01. මබ විසින් උක්ත පනතෙක් විධිවිධාන පරිදි තොරතුරු ඉල්ලීම පිළිබඳ ලි.ප. අංකයටතේ තොරතුරු නිලධාරීන් වෙත ඉදිරිපත් කළ අයදුම්පතට අදාළව, පනතේ 31(1) වගන්තිය පරිදි මා වෙත ඉදිරිපත් කරන ලද අභියාචනය ලැබූණු බව මෙයින් දන්වමි.
02. මෙම අභියාචනය අභියාචනා අංකයටතේදින ලේඛනගත කර ඇත.මේ සම්බන්ධව පනතේ 31 (3) කෙරෙහි අවධානය යොමු කරවමි.
03. මෙම කරුණ සම්බන්ධයෙන් ඔබ මෙම කාර්යාලයට පැමිණ කරුණු ඉදිරිපත් කළයුතු වෙනම් ඒ සඳහා නියමිත දිනය හා වෙළාව ඔබට දන්වා එවමි.
04. මින් ඉදිරියට මේ සම්බන්ධයෙන් විස්තර ඉල්ලීමකදී ඉහත සඳහන් අභියාචනා අංකය සඳහන් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලමි.

මෙයට,
විශ්වාසී

.....
අත්සන
නම කළ නිලධාරී, නම/තනතුර

RTI 09

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත

අභියාචනා අංකය	අභියාචනා ලද දිනය	අභියාචනගේ නම, ලිපිනය	දුරකථන අංකය	අභියාචනය ලද බව දන්වා යැවු දිනය	තොරතුරු අයදුම්පතේ ලි.ප අංකය	තීරණය	තීරණය දන්වා යැවු දිනය

RTI 10

අභියාචනා ලේඛනය

නම් කළ නිලධාරීයා වෙත යටත අභියාචනා අයුම් පත්‍රය

.....නම් කළ නිලධාරී

- 01 අයුම්කරුගේ නම
 02 ලිපිනය
 03 දුරකථන අංකය
 04 විද්‍යුත් ලිපිනය(තිබේනම්)
 05 තොරතුරු ලබා ගැනීමට තොරතුරු නිලධාරීයා
වෙත යැවු ඉල්ලුම්පතේ දිනය හා ලි.ප.අංකය
 06 තොරතුරු නිලධාරීයාගෙන් පිළිතුරු
ලැබුමෙන්ද? ඔවුන්/නැත
(මෙහි නම් ලැබුණු පිළිතුරු පිටපත අමුණන්න.)
 07 අභියාචනය පදනම් කරගත් හේතු
 (ඇ) තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් හාරගැනීම ප්‍රතික්ෂේප කිරීම-
 (ඇa) 5 වන වගන්තිය යටතේ ප්‍රදානය කිරීමෙන් මූක්ත කර ඇති තොරතුරක්
වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරීම,
 (ඇb) මේ පනත මගින් නියුතිව දක්වා ඇති කාලයීමාවන්ට අනුකූල නොවීම.
 (ඇc) සම්පූර්ණ නොවූ, නොමග යටත හෝ පාවදා තොරතුරු ප්‍රදානය කිරීම.
 (ඇd) වැඩිපූර ගාස්තු අයකිරීම,
 (ඇe) ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරීයා
විසින් ප්‍රතික්ෂේප කිරීම.
 (ඇf) එම තොරතුරු වෙත ප්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකාතිකර,
විනාකකර හෝ අස්ථානගත කර ඇති බවට එම තොරතුරු ඉල්ලා සිටිනු
ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම,
 (ඇg) දින 14 කාලය ඉක්මවා අමතර කාලයක් ඉල්ලීමේ හේතු සාධාරණ නොවීම.
 (ඇh) නොවන කරුණු කපා හරින්න)
 08 අවබෝධ කරන තොරතුරු
(එහි විස්තර අදාළ කාලය හා විෂයන්)
 09 අභියාචනය දින 14 තුළ ඉදිරිපත්
නොකිරීමට හේතු (තිබේනම්)
 10 වෙනත් කරුණු

දිනය

.....

අත්සන

RTI 11

ප්‍රතික්ෂේප කිරීම් විස්තර ලේඛනය

අයදුම්පතෙක් ල.ප. අංකය	අයදුම්කරුගේ නම හා ලිපිනය	RTI 05 යැවු දිනය	අහියාවනය ගැන නමිකල නිලධාරී තීරණ	ඒ අනුව ගත් පියවර හා දිනය	දෙවන අහියාවනය ගැන කොමිෂන් තීරණ	ඒ අනුව ගත් පියවර හා දිනය

RTI 12

නමිකල නිලධාරීන් හා තොරතුරු නිලධාරීන් සම්බන්ධ විස්තර වාර්තාව

ආයතනයේ දෙපාර්තමේන්තුවේ කාර්යාලයේ නම	නම් කළ නිලධාරියාද තොරතුරු නිලධාරියාද යන වග	නම මයා / මිය	තනතුර	රාජකාරී ලිපිනය	දුරකථන අංකය	ගැක්ස් / රුමීල්

.....
ආයතන ප්‍රධානීයාගේ අන්සන, නම සහ තනතුර
නිලම්පූව/දිනය

2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත

රිති

2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 42 වැනි වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් සාදහා ලැබූ පහත සඳහන් රිති එකී පනතේ 42 (2) වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අනුමත කරන ලද බව මෙයින් ප්‍රකාශයට පත් කරමි.

ගයන්ත කරුණාකිලක,
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය.

2017 පෙබරවාරි 01 වැනි දින,
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය,
අංක 163,
කිරුළපන මාවත,
පොල්ස්න්ගොඩ,
කොළඹ 05.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සහ රිති 2017

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 42 වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් පහත දක්වන රිති නියම කරනු ලබන්නේය.

1. ලුහුඩු නාමය සහ ප්‍රස්ථාවනාව :
 - (1) මෙකි රිතින් "2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 42 වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් පහත දක්වන රිති නියම කරනු ලබන්නේය.
 - (2) මෙකි රිති 2017 පෙබරවාරි 3 වැනිදා පටන් බලාත්මක වේ.
2. අර්ථදක්වීම් : විෂය හෝ පද සම්බන්ධයෙන් අන්තර්වර්යක් අවශ්‍ය වුවහොත් මිස, මේ රිති වලදී-
 - (ආ) "පනත" යන්නෙන් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත අදහස් වේ.
 - (ඇ) "කොමිෂන් සභාව", "තොරතුරු නිලධාරියා", "නමිකරන ලද නිලධාරියා", සහ "පොදු අධිකාරිය" යන්නෙන් පනතේ අර්ථ දක්වා ඇති අර්ථයම අදහස් වේ.
 - (ඇ) "අහියාවක" යන්නට අයත් වන්නේ සහ එයින් අදහස් වන්නේ පනතේ 32 වගන්තිය යටතේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත අහියාවනා කරන ඕනෑම පුරවැසියෙකි.
 - (ඇ) "කරුණ" යන්නන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කරනු ලැබූ ඉල්ලීමක් හෝ අහියාවනයකට ප්‍රතිචාරයක් වගයෙන් සපයනු ලබන තොරතුර අදහස් වේ.
 - (ඉ) මෙකි හාවිකා වූ සහ මෙකි රිතිවලදී අර්ථ තොරතුරුවූ සෙසු සියලු රිති සහ ප්‍රකාශනයන්, පනතේ ඒ සඳහා ලබා ඇති අර්ථයම වනු ඇත.

ගාස්තු

3. අයදුම්පත් ගාස්තු:

- (1) කිසිදු පොදු අධිකාරියක්, පුරවැසියකු විසින් තොරතුරු ඉල්ලීමක් සිදුකිරීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ අයදුම්පතක් සැපයීමේදී කිසිදු ගාස්තුවක් අය නොකළ යුතුය.
- (2) තොරතුරු ඉල්ලීමක් සම්බන්ධයෙන් මූලික කටයුතු කිරීම සඳහා කිසිදු පොදු අධිකාරියක් කිසිදු ගාස්තුවක් අය නොකළ යුතුය.

4. තොරතුරු සඳහා ගාස්තු:

අන් ලෙසකින් නියම කර ඇත්තේ නම් මිස, තොරතුරු ඉල්ලීමක් සඳහා ප්‍රතිචාර වශයෙන් තොරතුරු සැපයීම පිණිස පහත දැක්වෙන ගාස්තු පොදු අධිකාරියක් විසින් අය කරනු ලැබේය හැකිය:

(i) ජායාවිටපත් ගැනීම:

- (අ) A4 (සේ.මි. 21 x සේ.මි 29.7) කඩාසියක හෝ රේට වඩා කුඩා ප්‍රමාණයේ කඩාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්තක් රු.2/- සහ එකම කොළයේ දෙපැත්ත රු.4/- ක් වේ.
- (ආ) ලිගල් ප්‍රමාණයේ (සේ.මි. 21.59 x සේ.මි.35.56) කඩාසියක සහ A3 ප්‍රමාණයේ (සේ.මි.29.7 x සේ.මි.42) කඩාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු.8/-ක් වේ.
- (ඇ) ඉහත සඳහන් කළ ප්‍රමාණයට වඩා විශාල කඩාසියක සපයනු ලබන තොරතුරක් සඳහා සැබැං වියදම අයකෙරේ.

(ii) මුද්‍රිත පිටපත් ලබාගැනීම:

- (අ) A4 (සේ.මි. 21 x සේ.මි 29.7) කඩාසියක හෝ රේට වඩා කුඩා ප්‍රමාණයේ කඩාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු.8/- ක් වේ.
- (ආ) ලිගල් ප්‍රමාණයේ (සේ.මි. 21.59 x සේ.මි.35.56) කඩාසියක සහ A3 ප්‍රමාණයේ (සේ.මි.29.7 x සේ.මි.42) කඩාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු.8/-ක් වේ.
- (ඇ) ඉහත සඳහන් කළ ප්‍රමාණයට වඩා විශාල කඩාසියක සපයනු ලබන තොරතුරක් සඳහා සැබැං වියදම අයකෙරේ.
- (iii) තොරතුරු ඉල්ලීම සිදුකරනු ලබන පුරවැසියා විසින් සපයනු ලබන ඩිස්කට්ටිටුවක් (Diskette), සංයුත්ත තැරියක් (Compact Disc) යුත්ස්වී දත්ත පරිවාහකයක් (USB mass drive) හෝ එබදු වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංගයක් වෙත තොරතුරු පිටපත් කරදීම පිණිස මේ එක් එක් අයිතමයක් සඳහා රු. 20/- බැඳින් අය කෙරේ.
- (iv) පොදු අධිකාරිය විසින් සපයනු ලබන ඩිස්කට්ටිටුවක් (Diskette), සංයුත්ත තැරියක් (Compact Disc) යුත්ස්වී දත්ත පරිවාහකයක් (USB mass drive) හෝ එබදු වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංගයක් වෙත පිටපත්කර දීම සඳහා සැබැං වියදම අය කෙරේ.
- (v) යමිකිසි ලියවිල්ලක් හෝ විෂයයක් පරික්ෂා කරන්නේ නම් හෝ අධ්‍යයනය කරන්නේ නම් හෝ ඉදිකිරීම ක්ෂේත්‍රයක් පරික්ෂාවට ලක්කරන්නේ නම් පැයකට රු.50/- බැඳින් අය කෙරෙනු ලබන අතර,
එකී අධ්‍යයනය/පරික්ෂාව සඳහා පැයකට වඩා වැඩි කාලයක් ගනවන්නේ නම් පළමු පැය සඳහා ගාස්තු අය නොකෙරේ. මෙය සිදුකරනුයේ නොමිලේ එබදු පරික්ෂාවක් සිදු කිරීමට ඉඩ සැලසු පොදු අධිකාරීන්ගේ එකී භාවිතයට අගතියක් නොවන පරිදිය. තවද එකී පොදු අධිකාරීන්ගේ එකී භාවිතය මෙම උප රිතිය තිබියදී වුවද එසේම පවතිනු ඇති.
- (vi) නියැදි (සාම්පල) හෝ ආකෘති (මොඩල) සඳහා සත්‍ය වියදම අයකෙරෙනු ඇති.
- (vii) ර් මේල් (විද්‍යුත් තැපෑල) මේන් සපයනු ලබන තොරතුරු සඳහා ගාස්තු අය නොකෙරේ.

5. වතුලේඛ හෝ රිති වශයෙන් මේ පෙර නියමක් කළ ගාස්තු උපලේඛනයක් යමිකිසි පොදු අධිකාරියක් සතුව පවතියි නම්,4 වන රිතියේ කුමක් සඳහන් වුවද එකී ගාස්තු උපලේඛනය දිගින් දිගිම ක්‍රියාත්මක වනු ඇති.

මේ අනුවදුනට පවත්නා ගාස්තු උපලේඛන සම්බන්ධයෙන් යමිකිසි ගැටුමක් ඇතිවුවහොත් ගාස්තු සහ අභියාචන පිළිබඳ මෙකී රිතිවලට අනුකූලව එබදු තත්ත්වයක්, කොමිෂන් සභාවන් නිශ්චය කළ යුතු අභියාචනයකට විෂය විය හැකිය.

6. ගාස්තුවකින් තොරව සපයනු ලබන තොරතුරු :

- (1) ඉහත සඳහන් කළ 4 වැනි රිතියේ කුමක් සඳහන් ව්‍යවද, පොදු අධිකාරිය විසින් විවු හතරක් (ලේ 4 ප්‍රමාණයේ) ප්‍රමාණයේ තොරතුරු අන්තර්ගත හෝ සකසන ලද ජායාපිටපත් හෝ මුද්‍රිත පිටපත් ගාස්තුවකින් තොරව ලබාදිය යුතුය.
- (2) සාමාන්‍යයෙන් ගාස්තුවකින් තොරව ලබාදිය හැකි තොරතුරු, කවදුරටත් ගාස්තුවකින් තොරවම ලබාදිය යුතුය.

7. ගාස්තු ගෙවීමේ ක්‍රමය :

- (1) මෙති රිතිවල අන්තර්ගත කුමක් සඳහන් ව්‍යවද, පොදු අධිකාරියට පහත දැක්වෙන ආකාරයට තොරතුරු සඳහා ගාස්තු අය කළ හැකිය.
 - (i) තොරතුරු නිලධාරියාට අත්සිට මුදල් වශයෙන්
 - (ii) පොදු අධිකාරියේ ගිණුම් නිලධාරියා වෙත යොමුකළ බැංකු අණකරයක් මිනින්.
- (2) ගාස්තු ගෙවීමේ ක්‍රමය කුමක් ව්‍යවද තොරතුරු නිලධාරියා විසින් එකී ගෙවීමට අදාළ ව රිසිට්පතක් නිකුත් කළ යුතුය.

8. තොරතුරුවලට ප්‍රවේශය :

- (1) විභාග වෙළුම්වලින් සැපයිය යුතු තොරතුරු ඉල්ලීම් සම්බන්ධයෙන්, එකී තොරතුරුවලට ප්‍රවේශය ලබාදීමට පෙරාතුව එම ප්‍රවේශය ලබාදිය හැකි විවිධ ආකාරී පිළිබඳව සහ එවාට අනුකූල ගාස්තු පිළිබඳව මෙන්ම සහ එවාට අනුකූල ගැනීමේ හැකියාව, උධන පිටපත් කර ගැනීමේ හැකියාව, පොදු අධිකාරියේ අතිමතය ද ඇතුළත්ව, සහ එකී ද්‍රව්‍යයේ ජායාරුප ජ්‍යෙග දුරකථනයක් හෝ අත්ත ඇති කැමරාවක් මිනින් ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තොරතුරු නිලධාරියා පුරවැසියාව දැනුවත් කළ යුතුය.
- (2) 5 වන සහ 6 වන රිතියේ සඳහන් කර ඇති තත්ත්වය හැරුණුකාට, නියම කරන ලද ගාස්තුව එකී තොරතුරු ඉල්ලා සිටි පුරවැසියා වෙත තොරතුරු වෙත ප්‍රවේශය ලබාදීමට පෙර සම්පූර්ණයෙන් ගෙවිය යුතුය.

9. ප්‍රගතී ලෙස හෙළිදරව් කිරීම :

- (1) ඉහත රිති මිනින් නියම කළ ගාස්තුවලට අනුකූලව තොරතුරු ඉල්ලීමක් සිදුකරන පුරවැසියෙකුට පනතේ 8 වැනි වගන්තිය අනුව අමාත්‍යවරුන් විසින් පළ කරනු ලබන වාර්තා සහ පනතේ 10 වැනි වගන්තිය අනුව පොදු අධිකාරීන් විසින් පළකරනු ලබන වාර්තා පරික්ෂා කිරීම, වෙබැංච්‍රිවියකින් බාගත කිරීම, විදුත් පිටපත් ද ඇතුළුව පිටපත් ලබාගැනීම ගාස්තුවකින් තොරව සහ පහසුවන් කළ හැකි විය යුතු වේ.
- (2) පනතේ 9 වැනි වගන්තියෙන් දක්වන ආකාරයට ව්‍යාපෘතියක් හියාවට නාවන අමාත්‍යවරයෙක් එකී ව්‍යාපෘතියට අදාළ සියලු තොරතුරු පොදුවේ මහජනයා වෙත ලබාදිය යුත්තේය. එබදු තොරතුරු පරික්ෂා කිරීම, වෙබැංච්‍රිවියකින් බාගත කිරීම, විදුත් පිටපත් ද ඇතුළුව පිටපත් ලබාගැනීම ගාස්තුවකින් තොරව සහ පහසුවන් කළ හැකි විය යුතු වේ.

10. ගාස්තු පිළිබඳ අභියාචනා :

- (1) තොරතුරු ඉල්ලීම සිදුකරන පුරවැසියා තොරතුරු නිලධාරියා විසින් වැළැසිපුර ගාස්තු අය කමේ යැයි සිතයි නම්, පනතේ 31 වගන්තිය ප්‍රකාරව ගෙවිය යුතු ගාස්තුව පිළිබඳ තොරතුරු නිලධාරියා විසින් දැනුම් දීමෙන් දින දාහතරක් ඇතුළත, තොරතුරු දැනැගැනීමේ අධික්වාසිකම පිළිබඳ රිතිවලින් නියම කර ඇති ආකාරියක් හාවතා කරම්න් එකී පුරවැසියා විසින් මේ සම්බන්ධයෙන් නම් කළ නිලධාරියා වෙත අභියාචනය කළ යුත්තේය.
 - (2) ඉල්ලීම කරනු ලබන පුරවැසියා, නම් කළ නිලධරයාගේ තිරණය සම්බන්ධයෙන් තැප්තිමත් නොවන්නේ නම් මුහු/ඇය එම තිරණයෙන් මාස 2 ක් ඇතුළත, පනතේ 32 වගන්තියෙන් නියම කළ කාර්යපටිපාටිය සහ අදාළ රිති වලට අනුකූලව කොමිෂන් සභාව වෙත අභියාචනයක් කළ යුතු වන්නේය.
 - (3) නම් කළ නිලධරයා සහ/හෝ කොමිෂන් සභාව වෙත අභියාචනයක් කිරීමේදී ගාස්තුවක් ගෙවිය යුතු තොරවේ. අභියාචන පෝරම ගාස්තුවකින් තොරව නිකුත් කළ යුතුය.
11. අභියාචනයක් සාර්ථක වීම මත ගාස්තු අය කිරීමෙන් නිදහස් කිරීම: නම් කළ නිලධරයා වෙත හෝ කොමිෂන් සභාව වෙත පුරවැසියෙකු විසින් කරනු ලබන අභියාචනයක් සාර්ථක වී නම් පුරවැසියා විසින් ඉල්ලා සිටි එකී තොරතුරු ගාස්තු අය කිරීමෙන් තොරව ලබාදිය හැකිකේය.

12. ගාස්තු ප්‍රතිපූරණය :

පනතෙන් විශේෂීතව දක්වා ඇති කාල පරිච්ඡේදය තුළ අදාළ තොරතුර සහයා තැකිවිවදී පනතේ 15 (ල) වගන්තිය අනුව කොමිසලට තොරතුරු ඉල්ලීම කරනු ලැබූ ප්‍රතිපූරණය ගාස්තු ප්‍රතිපූරණය කරන ලෙසට පොදු අධිකාරියකට විධාන කළ හැකිය.

පෝරම සහ කොමිෂන් සභාව වෙත අභියාචනා කළ යුතු ආකාරය

13. කොමිෂන් සභාව වෙත අභියාචනය කිරීම:

- (1) නම් කළ නිලධාරියාගේ තීරණය හේතුවෙන් පිඩාවට පත්වීම මත හෝ පනතෙන් නියම කරනු ලබන කාලසීමාව තුළ එකී නිලධාරියාගේ තීරණයක් ගැනීමට අසමත් වීම මත විනැම අභියාචනයෙකු හට කොමිෂන් සභාව වෙතට මෙකි රිතිවල (1 ඇමුණුම) දක්වෙන සාම්පූල පෝරමයෙන් ඉල්ලා සිටින තොරතුරු ලබාදීම මගින් කොමිෂන් සභාව වෙත අභියාචනය කළ හැකිය.
- (2) අභියාචනය කොමිෂන් සභා කාර්යාලයේ ගොනු කළ යුතු අතර පුද්ගලිකව හෝ ලියාපදිංචි තැපැල මගින් ලබාදිය හැකිය.
- (3) අභියාචනයක් සාමාන්‍ය වශයෙන් සලකා බැලීම සඳහා (1) වන උපරිතියෙන් විශේෂීතව දක්වා ඇති ආකාරයට අනුව මාස 2 ක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය.
- (4) එබදු අභියාචනයක්, සත්‍ය පිටපත් බවට තමන් විසින් සහතික කළ පහත දක්වෙන ලියකියවිලි සමග ඉදිරිපත් කළ යුතුය.
 - (i) පනතේ 24 වන වගන්තිය යටතේ සිදුකළ ඉල්ලීමේ පිටපතක්
 - (ii) තොරතුරු නිලධාරියාගේ යම් පිළිතුරක් ලැබුණේ නම් එම පිළිතුරේ පිටපතක්
 - (iii) පනතේ 31 වගන්තිය යටතේ නම් කළ නිලධාරියා වෙත සිදුකළ අභියාචනයේ පිටපතක්
 - (iv) නම් කළ නිලධාරියාගේ යම් පිළිතුරක් ලැබුවේ නම් එම පිළිතුරේ පිටපතක්
 - (v) අභියාචනයක් සුදුසු යැයි හඳුන, මහුගේ හෝ අභියාචනයට අදාළව ඉදිරිපත් කළ සෙසු ලියකියවිලිවල පිටපත්, ඒවායේ සුවියක් සමග.
- (5) අභියාචනයක් අභියාචනය විසින් පිටපත් දෙකකින් යුතුව ගොනු කළ යුතුය.
- (6) රිති (1-5) හි දක්වා ඇති කොන්දේසි තාත්ත් තොකරනයෙන් නම් කොමිෂන් සභාව විසින් අභියාචනයක් සාමාන්‍ය වශයෙන් පිළිනොගනු ඇතේ.
- (7) උප රිති (3) හි විශේෂීතව දක්වා ඇති මාස දෙක් කාලපරිච්ඡේදය ඉක්මවා යාමෙන් පසුව ව්‍යවද, මහුගේ/ඇයගේ පාලනයෙන් බැහැර හේතුවක් විසින් මහු/ඇය අභියාචනය ඉදිරිපත් කිරීමෙන් වළක්වා ඇති විටදී එකී අභියාචනය පිළිගැනීමට කොමිෂන් සභාවට හැකියාව ඇතේ.

14. අභියාචනයක් සිදුකිරීම :

අගතියට පත් පාර්ශවය යම්කිසි හේතුවක් නිසා පනතේ 32 වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභාවට අභියාචනය කිරීමට අසමත් වන්නේ නම්, එබදු අභියාචනයක් සිදුකිරීමට අගතියට පත් පාර්ශවයේ ලිඛිත අනුමැතිය මත වෙනත් තැනැත්තේකුට හැකියාව ඇත්තේය.

15. කාක්ෂණික හේතු මත නිෂ්ප්‍රභා තොකිරීම :

- (1) ඉහත සඳහන් කිසිවක් සමග පටහැනි තොවී, 13 රිතියේ අවශ්‍යතාවන්ට අනුකූල ව, අභියාචනය විසින් අත්සන් කරන ලද, කොමිෂන් සභාව වෙත සිදුකරනු ලබන, මෙකි රිතිවලට (1 ඇමුණුම) අනුව සකක් කළ සාම්පූල ආකාචියක තොරතුරු අඩංගු විනැම ලිඛිත ඉල්ලීමෙන් ව්‍යවද අභියාචනයක් සංස්ථාපනය වේ.
- (2) කිසිදු අභියාචනයක් එකඟහාම තාක්ෂණික හේතු මත නිෂ්ප්‍රභා තොකළ යුතුය.

16. අභියාචනයක් භාරගැනීම :

- (1) අභියාචනයක් භාරගැනීමේදී කොමිෂන් සභාව විසින් එවෙළෙම්, එයට අදාළ අභියාචන අංකයක් ද සමග එය භාරගන් බවට ලියවිල්ලක් අභියාචනය ලබාදෙනු ඇතේ.
- (2) තොරතුරු දූනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව විසින් මෙකි රිතිවල (2 ඇමුණුම) දක්වෙන ආකාචියෙන් අභියාචන රේඛ්ස්ටරයක් පවත්වාගෙන යා යුතු අතර එම රේඛ්ස්ටරයේ එම අභියාචන ඒවා ලැබෙන පිළිවෙළ අනුව කාලානුක්‍රමික ලෙස ඇතුළත් කළ යුතුය.

17. අහියාවන ආපසු යැවීම:

- (1) කොමිෂන් සභාව වෙත ලැබූණු අහියාවනයක්, එම අහියාවනය අවශ්‍ය තොරතුරු සැපයීමට අසමත් වන්නේ නම් හෝ අන් ලෙසකින් සැලකියයුතු පරිදි උගතාවන්ගෙන් යුතුක් වන්නේ නම් එබදු අහියාවන ආපසු යැවීය හැකිය. මෙහිදී කොමිෂන් සභාව විසින් එකි උගතාවන් න් සහ අහියාවකට සංශෝධිත අහියාවනය ඉදිරිපත් කළ හැකි දිනය ද විශේෂතව දක්වනු ඇත.
- (2) උපරිනිය (1) යටතේ සුවිශේෂීව දක්වන උගතාවක් හේතුවෙන් අහියාවන ආපසු හරවා යැවීමේදී අතෙන් භාරදීම, ලැබූණු බවට නිසි සහතිකයක් සහිත ලියාපදිංචි තැපෑලන් හෝ ලැබූණු බව දැනගත හැකි විද්‍යුත් ලිපිනයක් වෙතට හැකිතාක් කඩින් යැවීය යුතුය.
- (3) උගතාවන් සහිත බවට කාණ්ඩගත කෙරෙන මෙබදු සියලු අහියාවනාවලට අංකයක් ලබාදිය යුතු වන අතර, කොමිෂන් සභාව විසින් උගතා සහිත අහියාවන වෙනුවෙන්, මෙහි රිකිවල ඇමුණුමෙන් (3 වන ඇමුණුම) නියම කරන ආකෘතියට අනුව පවත්වාගෙන යනු ලබන රෙජස්ටරයක ලැයිස්තුගත කළයුතුය. එහිදී එකි උගතා සහිත අහියාවන ඒවා ලැබෙන පිළිවෙළ අනුව කාලානුකූලිකව ඇතුළත් කළ යුතුය.

ඉහත කි රෙජස්ටරයේ එකි උගතා සහිත අහියාවන පවත්වාගෙන යාම, අහියාවක විසින් එකි උගතාවන් මේ රිකිය අනුව පිළියම් කර ඇති අවස්ථාවලදී අවලංගු වන අතර, ඉන්පසු එම අහියාවනය ඉහත සඳහන් කළ අහියාවන රෙජස්ටරය වෙත මාරු කෙරෙනු ඇත.

18. ඉලික අගයුම:

- (1) අහියාවනයක් භාරගැනීම මත, එය දිගටම පවත්වාගෙන යාම සඳහා සුදුසු වන්නේ යැයි කොමිෂන් සභාව තාප්තිමත් නොවන්නේ නම්, මෙහි රිකිවලට අනුව (ඇමුණුම 4 සහ 5) එකි අහියාවනය නිෂ්ප්‍රභා නොකළ යුත්තේ මත්දුයි හේතු පෙන්වා දීමට දින හතක් ඇතුළත හේතු පෙන්වා දෙන ලෙස පැවසීම සඳහා කොමිෂන් සභාවට අහියාවක සහ/හෝ පොදු අධිකාරිය සහ/හෝ වෙනත් අදාළ පාර්ශවයන් කුදාවිය හැකිය. එකි දින හත අවසානයේ කොමිෂන් සභාවට හේතු සටහන් කර ගනිමින් සුදුසු නියෝගයක් නිකුත් කරනු ඇත.
- කිසිදු අහියාවනයක් එය නියමිත ආකෘතියෙන් ඉදිරිපත් කර නැත යන පදනම මත පමණක් නිෂ්ප්‍රභා කළ තොහැකි ය.
- (2) අහියාවක විසින් නම් කළ නිලධරයා ඉදිරියේ අහියාවනයක් ගොනු කර ඇති බවට තාප්ත වන්නේ නම් මිස කොමිෂන් සභාව විසින් අහියාවනයක් සාමාන්‍ය වශයෙන් නොසලකා සිටිය හැක. තවද,
 - (i) නම් කළ නිලධරයා හෝ සෙසු වෙනත් ඕනෑම අයෙක් විසින් අහියාවනය පිළිබඳ අවසාන විධානයක් දී ඇති විටදී හෝ,
 - (ii) අහියාවනය සම්බන්ධයෙන් නම් කළ නිලධරයා විසින් අවසන් විධානයක් ලබාදී නැති විටදී, සහ එබදු අහියාවනයක කළ ඉතුත් වේ යැයි සැලකෙන දිනයේ පටන් සහ තුනක කාලයක් ඉක්ම ගොස් ඇති විටදී.
- (3) ඉහත දක්වා (1) උපවගන්තිය යටතේ ක්‍රියාකරගෙන යාම සම්බන්ධයෙන් කොමිෂන් සභාව තාප්ත වන්නේ නම් කොමිෂන් සභාව විසින් ලේඛනගත කාර්යපරිපාලියක් වශයෙන් හෝ පුද්ගලික ඇඥුම්කන්දීමක් වශයෙන් මෙහි රිකිවල 19 සහ 20 යන රිකිවලට අනුකූලව එකි අහියාවනයට ඇඥුම්කන් දීමට කොමිෂන් සභාවට තිරණය කළ හැකිකෙය.

19. ලේඛනගත කාර්යපරිපාලිය :

මූලික අගයුමේදී අහියාවනයක් නිෂ්ප්‍රභා නොකළේ නම් කොමිෂන් සභාවට,

- (1) එකි අහියාවනය විසින් පාර්ශවයන් පුද්ගලිකව විමසන ලෙසට ඉල්ලා නොකිරීන්නේ නම් එසේ පුද්ගලික වශයෙන් ඇඥුම්කන් දීමකින් තොරව, ලේඛනගත පදනම මත එම අහියාවනය විමසනු ලැබේමට හැකිය.
- (2) අහියාවනයක් (1) වන උප රිකියට අනුකූලව ගනු ලබන ක්‍රියාමාර්ගයකට අදාළ වේ නම්, මෙහි රිකිවලට අමුණා ඇති (4 වැනි ඇමුණුම) නොකිරීම හරහා අහියාවකට ඒ අවස්ථාවේදී ම ඒ බව දැනුම් දිය යුතුය. සහ
 - (i) ලබාදුන් නීත්දුවට එරහිව අහියාවනයට විෂය වූ පොදු අධිකාරියට ද, අහියාවක විසින් ගොනුකරනු ලැබූ අහියාවනයේ සහ වෙනත් ඕනෑම එයට අදාළ ලියකියවිලිවල පිටපතක් සමඟ අහියාවනය පිළිබඳ දැනුම් දිය යුතු ය.
 - (ii) ගැටුව තුන්වැනි පාර්ශවය/න් සම්බන්ධයෙන් වන විටදී, එකි තුන්වන පාර්ශවය/න් වෙත ඒ අවස්ථාවේදී සහ හැකිතාක් ප්‍රායෝගික මට්ටමෙන් එකි අහියාවනය පිළිබඳ දැනුම් දිය යුතු වන අතර, අහියාවක විසින් අහියාවනයේ සහ

යම්කිසි අදාළ ලියකියවිලි ද ඉදිරිපත් කර ඇත්තේ නම් ඒවායේ ද පිටපතක් සහිතව අභියාචනය පිළිබඳ දැනුවත් කළ යුතුය.

- (3) අභියාචනයට එරෙහි විරෝධතා ප්‍රකාශ, ඉහත දැක්වූ (2) උප රිතිය විසින් දක්වන ආකාරයට දින හතක් ඇතුළත කොමිෂන් සභාව සහ අභියාචන වෙත ලැබෙන පරිදි සමකාලීක අභියාචන වෙත ද ලබාදීම සඳහා එහි පිටපතක්ද සමග ගොනු කරන ලෙසට පොදු අධිකාරිය සහ/හෝ වෙනත් අදාළ තුන්වැනි පාර්ශවය/න් වෙත කොමිෂන් සභාව විසින් දැනුම් දෙනු ඇත.
- (4) සියලු පාර්ශවයන් යම් කරුණක් සම්බන්ධයෙන් මවුන්ගේ ලිඛිත කරුණු කියාපැමි (තිබේ නම්), අභියාචනය සඳහා බැලීමට අවම වශයෙන් දින හතකට පෙර ඒවා ඉදිරිපත් කළ යුතුය.
- (5) අභියාචනය සඳහා අත්‍යවශ්‍ය යැයි හැඟී යන්නේ නම්, පනතේ 5 වැනි වගන්තියට අදාළව පොදු අධිකාරිය විසින් ප්‍රාවේශය ලබාදීම ප්‍රතික්ෂේප කළ විස්තර ද ඇතුළත්ව අතිරේක විස්තර හෝ අභියාචනයට සම්බන්ධ ලේඛන සපයන ලෙසට කොමිෂන් සභාවට නොතියියක් මින් අදාළ පාර්ශවයන්ගේ ඉල්ලා සිටිය හැකි අතර අත්‍යවශ්‍ය වන්නේ නම් එබදු විස්තරවල විශ්වාසනීයන්වය තහවුරු කිරීම සඳහා ද කොමිෂන් සභාව විසින් අවශ්‍ය පියවර ගනු ඇත. (4 සහ 5 ඇමුණුම්)
- (6) ඕනෑම ලිඛිත කරුණු කියාපැමික් සහ/හෝ එබදු අතිරේක තොරතුරු තොමැති විටදී කොමිෂන් සභාව විසින්, තිබෙන කරුණු මත සිය තීරණය ගනු ඇත.
- (7) කොමිෂන් සභාව විසින් සිය තීරණයන් ලිඛිත නොතිය සමග අදාළ පාර්ශවයන් වෙත, කොමිෂන් සභාවේ නිල මුදාව යටතේ තිබුන් කරමින්, කොමිෂන් සභාව විසින් නිසි පරිදි සහතික කරමින් දැනුම් දිය යුතුය.
- (8) යම්කිසි පාර්ශව/පාර්ශවයක් ලේඛනගත ද්‍රව්‍ය හරහා එම ගැටලුව විමසනු ලැබීමට විරෝධය පාන්නේ නම්, එබදු පාර්ශවය/න් හට මේ සම්බන්ධයෙන් නියෝජනය ලබාදීමට කොමිෂන් සභාවට හැකි අතර, එබදු විරෝධතා වාර්තාගත කර ගැනීමට ද හැකිය. තමුන් සිය අමුතය අනුව සහ පෙර සඳහන් කළ හේතු නිසා මේ රිතියේ සඳහන් ආකාරයට විභාගය සිදුකරනු ලැබීමට ද කොමිෂන් සභාවට ඉඩ දිය හැක්කේය.

20. පුද්ගලික වශයෙන් විභාග කිරීම:

- (1) පුද්ගලික වශයෙන් විභාගකිරීම සඳහා යොමු කර ඇති අභියාචනයක් කොමිෂන් සභාව විසින් පුද්ගලික වශයෙන් විභාග කරනු ලැබේ යුත්තේය.
- (2) ඉහත දක්වූ (1) උප රිතිය යටතේ කරනු ලබන අභියාචනයක් සඳහා කොමිෂන් සභාව විසින්, මෙකි රිතිවලට අමුණා ඇති (4 ඇමුණුම්) නොතිය හරහා අභියාචනට දැනුම් දිය යුතු අතර, තවද, අභියාචනයකට එරෙහිව (අමුණුම් 5) පොදු අධිකාරිය සහ අදාළ වන තැන්හිදී තුන්වන පාර්ශවයට ලිඛිත කරුණු කියාපැමි හා ලේඛන ගොනු කිරීම සඳහා දින හතක් ලබාදෙමින් නොතිය කරනු ඇත.
- (3) පොදු අධිකාරියක් සහ/හෝ තුන්වන පාර්ශවයක්/යන් 2 වන උප වගන්තිය ප්‍රකාරව යම්කිසි ලේඛනගත සහ ලිඛිත කරුණු කියාපැමි කරන්නේ නම්, අභියාචන වෙත පිටපතක් සහිතව සමකාලීක සපයනු ඇත.
- (4) අභියාචන විසින් ඔහුගේ හෝ ඇයගේ ලිඛිත කරුණු කියාපැමි, අභියාචනය විභාගයට ගනු ලැබීමට අවම වශයෙන් දින හතකට පෙර ගොනු කළ යුතුය.
- (5) අභියාචනයට සම්බන්ධව, පනතේ 5 වැනි වගන්තිය ප්‍රකාරව පොදු අධිකාරින් විසින් ප්‍රාවේශය ලබාදීම ප්‍රතික්ෂේප කළ ඕනෑම තොරතුරුක් ද ඇතුළත්ව එබදු අතිරේක තොරතුරු හෝ ලියකියවිලි අත්‍යවශ්‍ය යැයි පෙනී යන්නේ නම් ඒවා සපයන ලෙසට කොමිෂන් සභාවට අදාළ පාර්ශවයන්ගේ ඉල්ලා සිටිය හැක. තවද අත්‍යවශ්‍ය විටදී කොමිෂන් සභාව විසින් එබදු තොරතුරුවල විශ්වාසනීයන්වය සාක්ෂාත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ඇත.
- (6) (i) කොමිෂන් සභාව,
 - (ආ) අභියාචනයක් විමසීම සඳහා දිනයක්, වේලාවක් සහ ස්ථානයක් නියම කරනු ඇත. තවද,
 - (ඇ) අභියාචනය විමසීම සඳහා නොතිය කිරීමට හේතු (මෙකි රිතිවල දැක්වන ආකෘතියෙන්) (4 සහ 5 ඇමුණුම්), පාර්ශවයන්ට දිනය, වේලාව සහ ස්ථානය ස්ථීර ලෙස දැනුම් දෙමින්.
- (ii) සත්‍යදෙකකට නොඅඩු කාලයකදී එනම් විභාගයට ගනු ලබන දිනයට පෙර පාර්ශවයන් වෙත ලැබෙන පරිදි අභියාචනය විභාග කරනු ලබන බවට නොතියියක් ලබාදෙනු ඇත. (මින් මතුවට විභාග කරනු ලබන දිනය යනුවෙන් සඳහන් වේ.)

- (7) වෙනත් ඕනෑම පාර්ශවයක් මගින් කොමිෂන් සහා පරිගුයේදී සපයනු ලබන ඕනෑම ලියවිල්ලක් පරීක්ෂා කිරීමට හැකියාව ලබන ඕනෑම පාර්ශවයක් පොදු අධිකාරියක් විසින් සපයනු ලබන විශ්වාසනීය තොරතුරු මත පැනවූ සීමාවන්ට විෂය විය හැකිය.
- (8) ක්සියම් පාර්ශවයක් පුද්ගලික වශයෙන් පෙනී සිටීමට අසමත් විය හැක්කේ වුවද ඒ පිළිබඳ නොතකා අදාළ අභියාචනය විභාගයට ගැනීමට නියම කර ඇති දිනයේදී එය විභාග කරනු ලැබීමට සහ ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කොමිෂන් සහාවට හැකියාව ඇත්තේය.
- (9) උප වගන්ති (10) ට විෂය වෙමින් සිය විභාගයේ අවසන් තීරණයට පෙර කොමිෂන් සහාවට:
- කාර්යපටිපාටිය අත්හිටුවීමට සහ
 - විභාගය කරගෙන යාම සඳහා වෙනත් දිනයක් ලබාදීමට හැකියාව ඇත්තේය.
- (10) අභියාචනය අසනු ලබන දිනයේ වාර්තාගත වූ හේතු නිසා එය ඇසීම අත්හිටුවීම, යුක්කිය ඉටුකිරීම පිළිස අත්‍යවශ්‍ය විය යන්න කොමිෂන් සහාවේ මතය වේ නම් මිස, අන් ක්සි හේතුවක් නිසා විභාගය කළදුම්ම හේ අත්හිටුවීමට කොමිෂන් සහාව විසින් ඉඩ තොදිය යුතුය.
- (11) අභියාචනය ලැබී දින තිහක් ඇතුළත එම ගැටුව පිළිබඳ තීරණයකට එළඹීමට කොමිෂන් සහාවට හැකි අතර, කොමිෂන් සහාව විසින් සිය තීරණය, හේතු සමග ලිඛිත තොතීසියක් වශයෙන්, කොමිෂන් සහාවේ නිල මුදාව යටතේ, කොමිෂන් සහාව විසින් නිසි ලෙස සහතික කර පාර්ශවයන්ට සැපයිය යුතුය.

21. කොමිෂන් සහාවට සිය අභිමතය පරිදි අභියාචනයක් පිළිබඳ තීරණක් ගැනීමේදී,

- අභියාචනක, තොරතුරු නිලධාරියා, නම් කළ නිලධාරයා සහ/හේ ඕනෑම තුන්වන පාර්ශවයකින්/පාර්ශවවලින් වාචික හේ ලිඛිත සාක්ෂි දැවුරුමක් හේ දැවුරුමක් පෙන්සම්මක් වශයෙන් ලබාගැනීමට
- ලේඛන, ප්‍රසිද්ධ වාර්තා හේ පිටපත් පරීක්ෂාවෙන් කියවා බැඳීමට හේ සෞදිසි කිරීමට;
- බලය ලත් තිලධාරීන් හරහා වැඩිදුර විස්තර හේ කරුණු විමසා බැඳීමට;
- කොමිෂන් සහාව ඉදිරියේ පෙනී සිටින ලෙසට ඕනෑම තානැත්තෙකුගෙන් ඉල්ලා සිටීමට;
- කොමිෂන් සහාව විසින් නියමකරන මෙකි රීති සහ රෙගුලාසිවලට අනුකූලව සිය අභිමතය මත පරීක්ෂණයක් පැවැත්වීමට හැකියාව ඇතු.

22. කොමිෂන් සහාව ඉදිරියේ අභියාචන පෙනී සිටීම :

පුද්ගලික වශයෙන් හේ ඔහුගේ හේ ඇයගේ නිසි බලය ලත් නියෝජිතයෙකුගේ මාර්ගයෙන් හේ එම අභියාචනය සලකා බලන අවස්ථාවේදී විඩියෝ කොන්ගරන්සින් පහසුකම තිබුණේ නම් විඩියෝ කොන්ගරන්සින් ක්‍රමය ඔස්සේ කොමිෂන් සහාව ඉදිරියේ පෙනී සිටීමට අභියාචන පුළුවන.

23. පොදු අධිකාරිය සහ/හේ තුන්වන පාර්ශවය/පාර්ශවයන් ((සිටියි නම්) ඒවා නියෝජනය කිරීම):

- (1) පොදු අධිකාරිය විසින් තොරතුරු නිලධාරියා, සහ/හේ නම් කළ නිලධාරයා වෙත පොදු අධිකාරිය නියෝජනය කිරීම සඳහා බලය ලබාදෙනු ඇතු.

එ අනුව හේතු වාර්තාකර ගනීමින්, නිසි අධිකාරිය ලත් නියෝජිතයෙකු හරහා හේ එකි අභියාචනය සලකා බලන අවස්ථාවේදී විඩියෝ කොන්ගරන්සින් පහසුකම තිබුණේ නම් විඩියෝ කොන්ගරන්සින් ක්‍රමය ඔස්සේ කොමිෂන් සහාව ඉදිරියේ පෙනී සිටින ලෙසට ව්‍යතිරේකී වශයෙන් පොදු අධිකාරියට අවසර දීමට කොමිෂන් සහාවට හැකිය.

- (2) තුන්වැනි පාර්ශව/පාර්ශවයන් තිබේ නම් කොමිෂන් සහාව ඉදිරියේ ඔහු/ඇය/මිවුන් විසින් එකි තුන්වැනි පාර්ශවයන් නියෝජනය කළ යුතුය.

එ අනුව හේතු වාර්තාකර ගනීමින්, නිසි අධිකාරිය ලත් නියෝජිතයෙකු හරහා හේ එකි අභියාචනය සලකා බලන අවස්ථාවේදී විඩියෝ කොන්ගරන්සින් පහසුකම තිබුණේ නම් විඩියෝ කොන්ගරන්සින් ක්‍රමය ඔස්සේ කොමිෂන් සහාව ඉදිරියේ පෙනී සිටින ලෙසට ව්‍යතිරේකී වශයෙන් තුන්වැනි පාර්ශවයට අවසර දීමට කොමිෂන් සහාවට හැකිය.

24. ඔර්ඩුකිරීමේ හාරය:

කොමිෂන් සහාව ඉදිරියේ අභියාචනයක් සලකා බැඳීමේදී, තමන් පනතට අනුව ක්‍රියා කර ඇති බව ඔර්ඩුකිරීමේ හාරය පවතින්නේ පොදු අධිකාරිය වෙතතය.

25. කොමිෂන් සහාවේ නොතිසි ජේවාව:

පහත දුක්වෙන ආකාරවලට කොමිෂන් සහාව විසින් සිය තමෙන් යුතුව නොතිසි නිකුත් කරනු ඇත.

- (i) අදාළ පාර්ශවය මගින්
- (ii) අතෙන් බෙදා දීම මගින්
- (iii) ලැබුණු බවට සහතික විය හැකි ලියාපදිංචි තැපෑල මගින්.
- (iv) ලැබුණු බවට සහතික විය හැකි විදුත් ලිපිනයක් සහිත විදුත් ලිපි (රමේල්) කුමය මගින්.

26. අභියාචනයක් සලකා බැලීමේදී ඇතිවිය හැකි ගැටපු

(1) කොමිෂන් සහාවට සූදුසු යැයි හැඟී යන විටදී අභියාචනයක් පිළිබඳ තීරණයක් ගන්නා විට පොදු අධිකාරියක නිලධාරියකු හෝ නිලධාරීන් වෙනත් කරුණු අතර පහත දුක්වෙන ක්‍රියාවන්ගෙන් එකක් සිදුකර ඇත්දෙයි විමසා බැලීම සඳහා පරික්ෂණයක් පැවැත්වීමට එයට හැකිය.

ආ) පනතේ 38(1), 39(1)(අ)-(උ) සහ 39 (2) හි විශේෂිතව දුක්වා ඇති විනය ක්‍රියාමාර්ගයකට හෝ දැක්වන ක්‍රියාමාර්ගයකට හෝ වැඩිහිටි විය හැකි වරදක්

ආ) පනතේ 35 වගන්තියෙන් විශේෂිතව දුක්වා ඇති, යම් තැනැත්තේකුට කවර හෝ ආකාරයකින් බලපාන තීරණයක් ලබාදෙන යම් පොදු අධිකාරික සැම නිලධාරියෙකුම, අදාළ තැනැත්තා විසින් තත්කාරියය සඳහා කරනු ලබන ඉල්ලීමකදී, එම තීරණයට එළඹීම සඳහා වූ හේතු, එම තැනැත්තාට ලිඛිතව හෙළිදරව් කළ යුතු බවට වන අනිවාර්ය රාජකාරිය ඉවුකිරීමට අසමත් වී තිබේද යන්න

ආ) පනත යටතේ මුදාහැරීමට හෝ හෙළිදරව් කිරීමට අවසර තිබෙන යම්කිසි තොරතුරක් එසේ හෙළිකිරීම නිසා, පනතේ 40 වගන්තියට පටහැනීව පොදු අධිකාරියේ යම් නිලධාරියෙකුට හෝ සේවකයෙකුට යම්කිසි දැඩුමක් හෝ විනය ක්‍රියාමාර්ගයක් හෝ වෙනත් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද යන්න.

(2) ඉහත සඳහන් කළ පරික්ෂණය මෙකි රිති සහ රෙගුලාසිවලට අනුකූලව කොමිෂන් සහාව විසින් නියම කරනු ලබන පරිදි සිදුකළ යුතුය.

27. කොමිෂන් සහාවේ තීරණය:

(1) අභියාචනයක් පිළිබඳ තීරණයක් ගැනීමේදී කොමිෂන් සහාව විසින් අභියාචනය තහවුරු කිරීමට, විවෘතය කිරීමට හෝ අභියාචනයට එරෙහිව තීරණයක් ලබාදීමට සහ, පනතේ 32(1) වගන්තිය අනුව අත්‍යාච්‍යා පියවර ගැනීම සඳහා ආපසු තොරතුරු නිලධාරියා වෙත යැවීමට සහ වෙනත් කරුණු අතර පහත දුක්වෙන තීයේයන් සිදුකිරීමට කොමිෂන් සහාවට හැකිය.

(ආ) විශේෂිත ආකාරයකින් අදාළ වන විටදී ඉල්ලා සිටින තොරතුර වෙත ප්‍රවේශය ලබාදෙන ලෙසට පොදු අධිකාරියට නියෝග කිරීම.

(ඇ) තොරතුර ඉල්ලීමක් සිදුකිරීමේදී පුරවැසියාගෙන් ලබාගත් යම්කිසි ගාස්තුවක් වේ නම්, පනත මගින් නියම කරන ලද කාල සීමාවන් තුළ එම ඉල්ලීම සලකා බලා නැත යන පදනම මත එය ආපසු ලබාදෙන ලෙසට පොදු අධිකාරියට නියම කිරීම.

(ඈ) පොදු අධිකාරියේ පාර්ශවයෙන් වඩා යහපත් ලෙස වාර්තා කළමනාකරණය කිරීමට පොදු අධිකාරිය යොමුකිරීම.

(ඉ) වඩා යහපත් ලෙස ප්‍රගාමී හෙළිදරව් කිරීමේ මූලධර්මයට අදාළ බැඳීම්වලට අනුගත වන ලෙසට පොදු අධිකාරිය යොමුකිරීම

(ඌ) සිය තිලධාරීන් සහ/හෝ සේවකයන් සඳහා තත්වයෙන් වැඩි දියුණු කළ ප්‍රහුණු වැඩිසටහන් පවත්වන ලෙසට පොදු අධිකාරිය යොමුකිරීම

(ඊ) පනතේ 38(2) වගන්තිය ප්‍රකාරව අදාළ විනය බලධාරියා විසින් එම අධිකාරිය වෙත යොමුකරන ලද යම් කරුණෙක් සම්බන්ධයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාසයක් ඇතුළත කොමිෂන් සහාවට දැනුම් දී තිබේද යන්න පිළිබඳ අවධානය යොමුකිරීම

(උ) පනතේ 39 වගන්තියට අනුව වරදක් කර ඇති බව තිශ්වය කර ගැනීම මත නඩුපැවැරීමක් සංස්ථාපනය කිරීමට තීරණය කිරීම හෝ

(එ) අභියාචනය ප්‍රතික්ෂේප කිරීම.

- (2) කොමිෂන් සභාව විසින් සිය තීරණය නොමිලේ සියලු පාර්ශවයන් වෙත සැපයීම සහ අනතුරුව පිටපත් කිරීමේ ගාස්තු අයකිරීම මත එහි පිටපත් ලබාදීම සිදුකරනු ඇත.
- (3) අභියාචනයේ සියලු පාර්ශවයන් වෙත කොමිෂන් සභාවේ තීරණය හැකි තාක් ඉක්මනින් ලබාදෙනු ඇති අතර, උගාපදිංචි තැපැල ඔස්සේ ලිඛිත තීරණය යැවෙනු ඇත.
- (4) අභියාචනයක් සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් යම් තීරණයක් ගනු ලැබූ විට, එකිනී තීරණය කොමිෂන් සභා වෙබ් අඩවියේ පළ කළ යුතු වන අතර, එහිදී පනතේ 5 වැනි වගන්තියේ විෂය පරියට අදාළ වන ව්‍යකිරේකී අවස්ථාවලට අදාළ තොරතුරු ආරක්ෂා කිරීම පිශිස ව්‍යකිරේකී අවස්ථාවලදී යම් නිශ්චිත තොරතුරු සංශෝධනයට ලක් කර ඉදිරිපත් කළ හැකිය.

28. පටිපාරිය වාර්තා කිරීම:

අභියාචනයක් විමසා බැලිමේදී කොමිෂන් සභාව විසින් අධ්‍යක්ෂ-ජනරාල් සහ/හෝ සෙසු නිලධාරීන් හරහා සිය පටිපාරියේ පිළිබඳ ලිඛිත වාර්තාවක් පවත්වාගෙන යනු ඇත.

29. ලේඛන ආරක්ෂා කිරීම:

- (1) කොමිෂන් සභාව වෙත අභියාචන වශයෙන් ඉදිරිපත් කරන සියලු ලේඛන වාර්තා යටතේ ගොනු ගත කළ යුතු වන අතර, කොමිෂන් සභාවේ මගපෙන්වීම්වලට අනුව තබාගත යුතුය.
- (2) ව්‍යාගයකදී ලබාගත් හෝ භාවිතා කළ පොත්, කඩිදාසි සහ සෙසු දේවල්, තීරණය සඳහා අභියාචනය කිරීමට ඇති කාලසීමාව ඉක්ම යන තෙක් හෝ අභියාචනය සඳහා තොතිසිය ලබාදී තිබේ නම් අභියාචනය ව්‍යාගකර අවසන් කරන තෙක් හෝ ඒ සඳහා නියම කරන තෙක් තබාගන්නා ලෙසට නියම කිරීමට කොමිෂන් සභාවට හැකිය.

30. ඉවත් කර ගැනීම:

- (1) අභියාචනයක් ව්‍යාග වෙමින් පවතින විට අභියාචකට විනැම අවස්ථාවකදී කොමිෂන් සභාව වෙත ලිඛිතව හේතු දක්වා, ඔහු/ඇය විසින්ම අත්සන් කර, අනෙක් පාර්ශවය/න් වෙත ලබාදීම සඳහා පිටපතක් ද සමග ඉදිරිපත් කිරීම මගින් සිය අභියාචනය ඉවත් කර ගැනීමට හැකි අතර, කොමිෂන් සභාව අනතුරුව සියලු පාර්ශවයන්ට මෙකි අභියාචනය ඉවත් කර ගැනීම පිළිබඳ දනුමිදීම ලබාදෙනු ඇත.
- (2) අභියාචන විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය ඉවත් කර ගැනීමේ අයදුම්පත්‍රය පිළිබඳ තාප්ත වීමෙන් පසු සිය අභිමතය අනුව එකිනී අභියාචනය ඉවත් කර ගැනීමට හේතු වූ තන්වය පිළිබඳ කොමිෂන් සභාවට කරුණු පැහැදිලි කිරීම සඳහා අභියාචකට අවසර ලබාදීමට කොමිෂන් සභාවට හැකියාව තිබේ. (අත්‍යාචනය වේ නම් රහස්‍යගතව).
- (3) ඉහත උප රිති (1) සහ (2) හි සඳහන් කරන හේතු සම්බන්ධයෙන් කොමිෂන් සභාව තාප්ත වේ නම්, අභියාචනය ඉවත් කර ගැනීමට ඉඩ දෙනු ඇත.
- (4) ඉහත (1) උපරිතියෙහි සඳහන් කරන හේතු සම්බන්ධයෙන් කොමිෂන් සභාව තාප්ත නොවන්නේ නම් සුදුසු යැයි හැගෙන නියෝගයක් කොමිෂන් සභාව විසින් සිදුකරනු ඇත.

31. ගාස්තු:

කොමිෂන් සභාව වෙත කරනු ලබන අභියාචනයක් ගාස්තු අය කිරීමෙන් නිදහස් වේ.

32. තවදුරටත් අභියාචනය කිරීම:

කොමිෂන් සභාවේ තීරණය සමග අතාප්තියට පත්වන විනැම පාර්ශවයකට එකිනී තීරණය පිළිබඳ දැනගැනීමෙන් පසුව පනතේ 34 වන වගන්තියට අනුකූලව මසක් ඇතුළත අභියාචනයාධිකරණයට අභියාචනය කළ හැකිය.

33. පනත යටතේ අභියාචනයක් ව්‍යාග කිරීමේදී, සිය අභිමතය අනුව විවෘතව හෝ පනතේන් රුහුවන වශයෙන් දැක්වෙන විෂය පරියට අයත් වන ව්‍යකිරේකී තොරතුරු ආරක්ෂා වන අන්දුමින් සහ වෙනත් අදාළ විශ්වාසනීය අභිලාජනයන් කිසිවක් ඇත්තා ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන් කොමිෂන් සභාව විසින් රහස්‍යගත පටිපාරියේ ක්‍රියාවට නාවනු ඇත.

ଅୟବ୍ଦି ୧

අභියාචන ආකෘතිය

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත කරනු ලබන අභියාචනය

ତୋରନ୍ତରେ ଦୃନ୍ତଗୈନିମେ ଅଧିନିର୍ବାଚିକମ ପିଲିବାର କୋମିଶନ୍ ଜହାବ,

.....

.....

අභියාචන පෝරමය

01. අහියාවකගේ නම :-
 02. ලිපිනය :-
 03. දුරකථන අංකය (තිබේ නම්) :-
 04. විද්‍යුත් ලිපිනය (තිබේ නම්) :-
 05. බලය ලත් නියෝගීතයෙහි (සියේ නම්) නම, ලිපිනය සහ සම්බන්ධ කර ගත හැකි ආකාරය පිළිබඳ විස්තර :-
 06. අදාළ පොදු අධිකාරියේ නම :-
 07. අදාළ තොරතුරු නිලධාරියාගේ නම, ලිපිනය සහ සම්බන්ධ කර ගත හැකි ආකාරය පිළිබඳ විස්තර :-
 08. තොරතුරු නිලධාරියාට තොරතුරු ඉල්ලීම් කළ දිනය සහ ලියාපදිංචි අංකය :-
 09. තොරතුරු නිලධාරියාගෙන් ඔබට පිළිතුරක්/ප්‍රතිච්චයක් ලැබූණාද? ඔව්/නැත : -
 10. තොරතුරු නිලධාරියාගේ තීරණය ලැබූණු දිනය :-
 11. එම තීරණයට විරැශුද්ධව අහියාවනය කළ නම් කළ නිලධාරියාගේ නම, ලිපිනය සහ සම්බන්ධ කර ගත හැකි ආකාරය පිළිබඳ විස්තර :-
 12. නම් කළ නිලධාරියාට අහියාවනය සිදුකළ දිනය සහ අහියාවන අංකය :-
 13. නම් කළ නිලධාරියාගෙන් ඔබට තීරණයක් ලැබූණේද? ඔව්/නැත : -
 14. නම් කළ නිලධාරියාගෙන් ඔබට තීරණය ලැබූණු දිනය :-
 15. අහියාවනය කිරීමේ පදනම

16. අභියාචනයේදී ඉල්ලා සිටි තොරතුරු (වැඩිදුර විස්තර, කාලසීමාව, සහ විෂය)
 17. තීරණය ඉල්ලා සිටි දිනය :
 18. විශේෂීත කාල පරිච්ඡේද තුළ අභියාචනය ඉදිරිපත් කර නැති නම් එම ප්‍රමාදය සඳහා ගැනීම (32(2) වගන්තිය) :.....
 19. මෙකි ගැටුව සම්බන්ධයෙන්ම මේට පෙර කොමිෂන් සභාව වෙත අභියාචනයක් කර තිබේද?
 20. වෙනත් ඕනෑම විස්තරයක් (තොරතුරු ඉල්ලීම පුරවැසියෙකුගේ පිටිතය සහ නිදහස සම්බන්ධයෙන්ද යන්න ඇතුළත්ව) :
 21. අමුණා ඇති ලියකියවිලිවල ලැයිස්තුවක් :

දිනය :

අන්තර් :

ආමුණුම 2

අභියාචන රෝස්ස්ටරය

අභියාචන අංකය	අභියාචනය ලියාපදිංචි කළ දිනය	අභියාචකගේ නම සහ ලිපිනය	පනතේ 24වන වගන්තිය යටතේ තොරතුරු ඉල්ලීම සිදුකළ තොරතුරු නිලධාරියාගේ නම සහ තනතුර	පනතේ 31වන වගන්තිය යටතේ තොරතුරු ඉල්ලීම සිදුකළ තොරතුරු නිලධාරියාගේ නම සහ තනතුර	තොරතුරු නිලධාරියා තීන්දුව ලබාදුන් දිනය සහ එම තීන්දුව	නම් කළ නිලධාරියා තීන්දුව ලබාදුන් දිනය සහ එම තීන්දුව	අභියාචනය විමසා බලන කොමිෂන් සභා සම්ප්‍රේක්ෂණයෙන් නම්	විශේෂීත කරුණු

ආමුණුම 3

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත ලැබුණු උග්‍රනතා සහිත අභියාචන පිළිබඳ රෝස්ස්ටරය

අභියාචන අංකය	උග්‍රනතා සහිත අභියාචනය ලැබුණු දිනය	අභියාචකගේ නම සහ ලිපිනය	අභියාචක වෙත පෙන්වා දෙන අන්දමට අභියාචනයේ උග්‍රනතාවය පිළිබඳ කෙටි විස්තරයක්	අභියාචනය ආපසු යවන දිනය	අභියාචනය ආපසු යවන කුමය	විශේෂීත කරුණු

ଫେବୃଆରୀ ୪

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සහාව

අහියාවක වෙත යවනු ලබන නොතීසිය

අහියාවනය ලියාපදිංචි කිරීමේ අංකය:

ສຶກສາ

වෙතින්: තොරතුරු දුනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව,
කොළඹ.

වෙත:

අභියාචනයක්නම් වූ යන ලිපිනයේ පදිංචි (ලිපිනය) සහ ඉහත සඳහන් පරිදි කොමිෂන් සභාවේ ලියාපදිංචි වී ඇති;
 ඒ අනුව ඉහත කි අභියාචනය කොමිෂන් සභාව විසින් හිදි සලකා බැලෙනු/විභාගයට ගැනෙනු ඇත.
 එකි අභියාචනය සලකා බැලීම්/විභාගයට ගැනීම 20..... වසරේ මාසයේ ...දින සිදුකෙරනු ඇත.
 මේ අනුව මෙමගින් පහත පරිදි නියම කරනු ලබයි: (සටහන: ප්‍රභාව තොටස් කපාහරින්න):

- යලපිය්ක්ත කොමසාරිස්වරු/න් ඉදිරියේ පුද්ගලිකව (හෝ බලය ලත් නියෝජිතයෙකු හරහා) හෝ විශියෝ කොන්ගරන්සින් ක්‍රමය හරහා (එම පහසුකම තිබේ නම්) ඉහත කි දිනයේ පෙ.ව/ප.ව (වේලාව) ට අහියාවනා පිළිබඳ කොමසාරිස්වරුන්ගේ රීතිවල 20 වන රිතිය යටතේ පැවැත්වෙන අහියාවනා විභාගයට සහභාගි වීම සඳහා පෙනී සිටීමට ඔබ ව කැදවනු ලැබේ. ඔබේ ලිඛිත කරුණු කියාපැමි (තිබේ නම්) ඉහත කි අහියාවනා විභාග දිනයට අවම වශයෙන් දින හතකට පෙර ඒවා ගොණුකරන ලෙසට ඔබට මෙයින් උපදෙස් දෙනු ලැබේ. අදාළ පොදු අධිකාරිය සහ/හෝ වෙනත් ඩිනුම තුන්වන පාර්ශවය/ක් වෙත ඉහත කි පරිදි දින හතක් ඇතුළත සිය විරෝධතා ප්‍රකාශ ලබාදීමට සහ/හෝ අහියාවනයට අදාළ සෙසු ලේඛනයක් කොමිෂන් සභාව විසින් උපදෙස් ලබා දී තිබේ.
 - අහියාවනය විභාගයට ගනු ලබන්නේ කොමසාරිස්වරුන්ගේ අහියාවන රීතිවල 19 වන රිතියෙන් දක්වෙන පරිපාලියට අනුව ය. ඔබට ලිඛිත කරුණු කියාපැමි කිසිවක් තිබේ නම් ඉහත කි දිනයෙන් අවුම වශයෙන් දින හතකට පෙර ඒවා ඉහත කි තොරතුරු කොමසාරිස්වරු/න් වෙත ලැබෙන පරිදි ඉදිරිපත් කරන ලෙසට ඔබට උපදෙස් දෙනු ලැබේ. අදාළ පොදු අධිකාරිය සහ/හෝ වෙනත් ඩිනුම අදාළ තුන්වන පාර්ශවය/ක් වෙත කොමිෂන් සභාව විසින් නියම කළ ඉහත කි දිනයෙන් දින හතක් ඇතුළත සිය විරෝධතා ප්‍රකාශ සහ/හෝ සුදුසු යැයි භැගෙන සෙසු ලේඛන ඉදිරිපත් කිරීමට උපදෙස් දෙනු ලැබේ.
 - කොමසාරිස්වරුන්ගේ අහියාවන රීතිවල 18 වැනි රිතිය ප්‍රකාරව අහියාවනය මූලික අගයුමකට ලක් කෙරෙනු ඇත. මෙම අහියාවනය නිෂ්ප්‍රභා නොකළ යුත්තේ මත්දුයි මේ නොතිසියෙන් දින හතක් ඇතුළත හේතු දක්වන ලෙසට ඔබට උපදෙස් දෙනු ලැබේ.
 - ඉහත කි තොරතුරු ඉහත කි අහියාවනය සඳහා බලන/විභාගයට ගනු ලබන දිනයේදී කොමසාරිස්වරු/න් වෙත පහත දක්වන ලේඛන/දේ ඉදිරිපත් කරන ලෙසට ඔබට උපදෙස් ලබාදෙන ලැබේ::

ඉහත සඳහන් කළ දිනයේ කොමිෂන් සභාව ඉදිරියේ ඔබ පෙනී නොසිටියද අභියාචනය සලකා බැලීම/විභාගකිරීම සහ ඒ පිළිබඳ තීරණයෙන් තොමෝ මියේ යුතු වූ සැකැන්න.

දිනය:

.....
തോർത്തു നുണ്ടീമേ മന്ത്രിവാസിക്കമ പിലിബുദ്ധ ക്രാമിംഗ്ന് സഹാവ വേദാവേദൻ

ଫେବ୍ରୁଆରୀ ୨୦୧୩ ୫

ତୋରନ୍ତରେ ଦୂନାଗୈନୀମେ ଅଧିକିଲାଷିକମ ଶିଳ୍ପିବାଦ କୋମିଶନ୍ ଜହାନ

පොදු අධිකාරිය සහ/හෝ කුත්වන පාර්ශවයන් වෙත කරනු ලබන නොතිසිය

අහියාවනයේ ලියාපදිංචි අංකය:

၁၄၈

වෙතින්: තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සහාව, කොළඹ.

වෙත:

.....නම් වන, හි පදිංචිකරුවෙකු වන (ලිපිනය) විසින් අහියාවනයක් ඉදිරිපත් කර ඇති අතර එය මේ කොමිෂන් සභාවේ ලියාපදිංචි කර ඇත;

ඉහත කි අනියාවනය කොමිෂන් සභාව විසින්නිදි (ස්ථානය) සලකා බැලීම්/විභාගයට ගැනීම සිදු වේ.

එකී අභියාචනය සලකා බැලීම/විභාගයට ගැනීම සිදුවන්නේ 20..... වසර් මාසයේ ...දිනදී ය.

මේ අනුව පහත දැක්වෙන පරිදි නියම කරනු ලැබේ; (සටහන:අදාළ තොවන කොටස් කපා හරින්න):

- ඉහත කි තොරතුරු කොමසාරිස්වරුන් ඉදිරියේ පුද්ගලිකව ඉහත කි දිනයේ පෙ.ව/පෙ.ව (වේලාව) ඉහත කි අහියාවනය සම්බන්ධයෙන් අහියාවනා පිළිබඳ කොමසාරිස්වරුන්ගේ රිතිවල 20 වන රිතිය ප්‍රකාරව විමසා බැලීම සඳහා සහභාගි විම සඳහා මෙව මෙසේ කැදවනු ලැබේ. ඉහත කි අහියාවනයේ පිටපතක් එයට අදාළ සෙසු ලේඛන ද සමඟ (තිබේ නම්) අමුණා ඇති අතර විරෝධතා ප්‍රකාශය සහ/හෝ සෙසු ලේඛන/ලේඛන ලැයිස්තුවක් (පිටපත් සංඛ්‍යාව) සහ සුදුසු යැයි හැගෙන ලිඛිත කරුණු කියාපූම් තිබේ නම් ඒවා තොරතුරු කොමසාරිස්වරුන් වෙත සහ අහියාවක වෙත සමකාලිකව ලබාදිය හැකි වන පරිදි මේ නොතිසිය ලැබේමෙන් දින හතක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසට ඔබට මෙයින් තියම කරනු ලැබේ. කොමසම් අනිමතය පරිදි නිසි ලෙස බලය ලත් තියෙන්පෙනයෙක් හෝ මෙකි අහියාවනය විමසා බලන අවස්ථාවේදී විසියේ කොන්ගරන්සින් පහසුකම තිබේ නම් ඒ මගින් ඔබ සම්බන්ධ කර ගැනීමට ව්‍යතිරේක වශයෙන් ඔබට අවසර ලැබෙනු ඇත.
 - අහියාවන පිළිබඳ කොමසාරිස්වරුන්ගේ රිතිවල 19 වන රිතිය යටතේ අහියාවනය ලේඛනගත පාටිපාටිය අනුව විභාගයට ගනු ලැබේ. ඉහත කි අහියාවනයේ පිටපතක් අදාළ සෙසු ලේඛන තිබේ නම් ඒවා ද සමඟ මෙහි අමුණා ඇති අතර විරෝධතා ප්‍රකාශය සහ/හෝ ඔබට සුදුසු යැයි හැගෙන සෙසු ලේඛන/ලේඛන ලැයිස්තුවක් (පිටපත් සංඛ්‍යාව) මේ නොතිසිය ලැබේමෙන් දින හතක් ඇතුළත කොම්පන් සහාව වෙතට සහ අහියාවක වෙත ලැබෙන පරිදි සහ ඉහත කි ලේඛන සැලකිල්ලට ගැනීමට දින හතකට පර ලිඛිත කරුණුකියාපූම් (තිබේ නම්) ඒවා ඉදිරිපත් කරන ලෙසට ඔබට තියම කරනු ලැබේ.
 - කොමසාරිස්වරුන්ගේ අහියාවන රිතිවල 18 වැනි රිතිය ප්‍රකාරව අහියාවනය මූලික අගැයුමකට ලක් කෙරෙනු ඇත. අහියාවනයට ප්‍රතිචාර වශයෙන් යොමිසි ලේඛන ගොනු කිරීමට ඔබ අදහස් කරන්නේ නම් මේ නොතිසිය ලැබේමෙන් දින හතක් ඇතුළත එසේ කරන ලෙසට ඔබට තියම කරනු ලැබේ.
 - ඉහත කි තොරතුරු ඉහත කි අහියාවනය සලකා බලන/විභාගයට ගනු ලබන දිනයේදී කොමසාරිස්වරු/න් වෙත පහත දැක්වෙන ලේඛන/දේ ඉදිරිපත් කරන ලෙසට ඔබට උපදෙස් ලබාදෙනු ලැබේ.:

ඉහත සඳහන් කළ දිනයේ කොමිෂන් සභාව ඉඩුරියේ මිල පෙනී නොසිටියද අනියාවනය සලකා බැලීම්/විභාගකීම් සහ ඒ පිළිබඳ තිරණයක් ලබාදීම සිදුවිය තැනි බව සලකන්න.

දිනයේ

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙනුවෙන්